



# ජාතික විගණන කාර්යාලය

## தேசிய கணக்காய்வு அலுவலகம்

### NATIONAL AUDIT OFFICE



මගේ අංකය  
எனது இல.  
My No.

MED/A/ADC/01/24/ 01

ඔබේ අංකය  
உமது இல.  
Your No.

දිනය  
திகதி  
Date

2025 අගෝස්තු 22 දින

සභාපති

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන සහ වෙනත් තොරතුරු හා නියාමන අවශ්‍යතා පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව විගණකාධිපති වාර්තාව

### 1. මූල්‍ය ප්‍රකාශන

#### 1.1 තත්ත්වගණනය කළ මතය

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (6) ව්‍යවස්ථාව ප්‍රකාරව මාගේ වාර්තාව යථා කාලයේදී පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබේ.

මාගේ වාර්තාවේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනම කොටසේ විස්තර කර ඇති කරුණු වලින් වන බලපෑම හැර, සංස්ථාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

#### 1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

- (අ) නව ආයුර්වේද නිෂ්පාදන 10ක් විවෘත වෙළඳපලට හඳුන්වාදීමේ හා ප්‍රවලිත කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල විසින් 2015 මැයි 26 දින සංස්ථාවට ලබා දී තිබුණු රු.15,000,000 ක ප්‍රදානය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 1හි 88 ඡේදය ප්‍රකාරව ආදායමක් ලෙස ගිණුම්ගත නොකර ජංගම වගකීමක් ලෙස දක්වා තිබුණු අතර ප්‍රතිපත්තිමය එකඟතාවයක් මත 2015 සිට සමාලෝචිත වර්ෂය දක්වා අලෙවිකරන අදාළ නිෂ්පාදන 10 හි එක් එක් ඒකකයක ලාභයෙන් සියයට 10 බැගින් අරමුදලට ගෙවූ රු.3,266,586 ක මුදල එක් එක් වර්ෂයේ වියදමක් ලෙස නොදක්වා ජංගම වගකීම් ගිණුමට හර කර තිබුණි. සමාලෝචිත වර්ෂයේදී එම වරද නිවැරදි කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 2 හි සඳහන් නියමයන්ට අනුකූලව පහත සඳහන් කරුණු ඉටුකර නොතිබුණි.

- (i) ගබඩා 05ක සහ දිවයින පුරා පිහිටි ඖෂධ අලෙවිසැල් 16 ක පැවැති නිමි තොග ලෙජරවල ඒකක මිල හා වටිනාකම් තීරු යාවත්කාලීන කර නොතිබුණි. ප්‍රමිතියේ 27 හා 28 ඡේද ප්‍රකාරව ඉතිරි තොගවල පිරිවැය අගය ශුද්ධ උපලබ්ධි අගය සමඟ සසඳා ඉන් අඩු අගය වර්ෂය අවසානයේ මූල්‍ය ප්‍රකාශන සඳහා යොදා ගැනීම වෙනුවට නිෂ්පාදිත වර්ෂයේ නිෂ්පාදන පිරිවැය මත 2024 දෙසැම්බර් 31 දිනට ඉතිරි නිමි ඖෂධ තොගයේ අගය රු.262,641,057ක් ලෙස ගණනය කර ගිණුම් ගත කර තිබුණි.
- (ii) 2024 වාර්ෂික තොග සමීක්ෂණයේදී එක් අලෙවි මධ්‍යස්ථානයක හා නිමි තොග ගබඩා 02 හි තොග සමීක්ෂණ වාර්තාවේ පොත් ඒකක ප්‍රමාණය සටහන් කර නොතිබුණු අතර සමීක්ෂණ මණ්ඩලය විසින් පිරිවැය රු.225,241,813ක්වූ තොග අයිතම් 460 කට අදාළව ඒකක 658,593ක ඌනතා හෝ අතිරික්තතා හඳුනා ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (iii) අලෙවිසැල් 15ක හා ගබඩා 02ක අවසන් නිමි ඖෂධ තොග වටිනාකම ගණනය කිරීමේදී තොග අයිතම් 45කට අදාළව පිරිවැය රු.3,502,295ක්වූ තොග ඒකක 18,189ක් ගණනය කර නොතිබූ අතර අලෙවිසැල් 03ක හා එක් ගබඩාවක අවසන් නිමි ඖෂධ තොග වටිනාකම ගණනය කිරීමේදී තොග අයිතම් 05කට අදාළව පිරිවැය රු.76,499ක්වූ තොග ඒකක 523ක් වැඩියෙන් දක්වා තිබීම හේතුවෙන් නිමි ඖෂධ තොග වටිනාකම රු.3,425,795ක් අඩුවෙන් ගිණුම් ගත කර තිබුණි.
- (iv) තොග හා සමීක්ෂණ වාර්තා අනුව භෞතිකව පැවති තොග ඒකක සැසඳීමේදී අලෙවි සැල් 09කට හා ගබඩා 02කට අදාළව රු.4,767,427ක් වටිනා නිමි තොග ඒකක 12,722ක ඌනතාවයක් හා අලෙවිසැල් 10කට හා ගබඩා 02 කට අදාළව රු.3,550,449ක් වටිනා නිමි තොග ඒකක 18,571ක අතිරික්තයක් තිබුණි.
- (v) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ගබඩාවල හා ඖෂධ අලෙවිසැල්වල පැවැති හානිවූ හා කල් ඉකුත්වූ තොග වෙනුවෙන් රු.14,908,104 ක් වෙන්කර තිබුණු නමුත් හානිවූ හා කල් ඉකුත් තොගයේ තථ්‍ය වටිනාකම රු. 18,322,395ක් වූයෙන් ඌන වෙන් කිරීම රු.3,414,291 ක් වී තිබුණි.
- (vi) සමාලෝචිත වර්ෂයේ අමුද්‍රව්‍ය ගබඩා 02කට හා ලිපිද්‍රව්‍ය ගබඩාවකට අදාළව තොග හා තොග සමීක්ෂණ වාර්තා අනුව භෞතිකව පැවති ඒකක ගණන සැසඳීමේදී අයිතම 137 කට අදාළව ඒකක 1,349ක ඌනතාවයක් පැවති අතර එහි වටිනාකම රු.1,605,816ක් විය. තවද අමුද්‍රව්‍ය ගබඩා 03ක, බෝතල් ගබඩාව හා ලිපිද්‍රව්‍ය ගබඩාවට අදාළව ඒකක 9,700ක අතිරික්තයක් වූ අතර එහි වටිනාකම රු.3,582,635ක් වී තිබුණි.
- (vii) බෝතල්, ඇසුරුම් හා ලිපිද්‍රව්‍ය ගබඩාවේ භාවිතයට ගත නොහැකි අයිතම 28කට අදාළ ඒකක 593,032ක් වූ අතර එහි වටිනාකම රු.2,113,520 ක් ඇතුළත්ව තොග ගණනය කර තිබුණි.
- (viii) ගබඩා අංක 01 හා 02 හි අයිතම 98කට අදාළව රු.1,284,812 ක් වටිනා අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,236 ක ඌනතාවයක් වූ අතර අයිතම 126 කට අදාළව රු.2,696,108 ක් වටිනා අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 9,230 ක අතිරික්තයක් පැවතුණි. එසේම අවශ්‍යතාවයකින් තොරව මිලදී ගැනීම හා ගබඩාගත කිරීම හේතුවෙන් වෙනිවැල්ගැට කිලෝග්‍රෑම් 1,958 ක් භාවිතයට ගැනීමට නොහැකිව දිරාපත් වී තිබුණි.
- (අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 16 හි සඳහන් නියමයන්ට අනුකූලව පහත සඳහන් කරුණු ඉටුකර නොතිබුණි.
  - (i) ප්‍රමිතියේ 36 ඡේදය ප්‍රකාරව, ප්‍රත්‍යාගණනය කරන අවස්ථාවේදී අදාළ වත්කම් පන්තියම ප්‍රත්‍යාගණනය කළයුතු වුවත්, 2022 වර්ෂයේ පිරිවැය රු. 41,010,767 ක්වූ වාහන 27කින් පිරිවැය රු. 37,573,800 ක්වූ වාහන 18 ක් පමණක් ප්‍රත්‍යාගණනය කර තිබුණි. ඒ අනුව ප්‍රත්‍යාගණනය නොකරන ලද මෝටර් රථ 09ට අදාළ ක්ෂය වෙන්කිරීම් රු.2,528,501ක් ප්‍රත්‍යාගණන සංචිත ගිණුමට මාරු කිරීම හේතුවෙන් ක්ෂය වෙන් කිරීම එම ප්‍රමාණයෙන් අඩුවෙන්ද ප්‍රත්‍යාගණන සංචිත ගිණුමේ ශේෂය එම ප්‍රමාණයෙන්



වැඩියෙන්ද ගිණුම්ගතකර තිබුණි. සමාලෝචිත වර්ෂයේද එම වරද නිවැරදි කිරීමට කටයුතු කර නොතිබුණි.

- (ii) සම්පූර්ණයෙන්ම ක්ෂය කර තිබුණු පිරිවැය රු.104,167,093 වූ යන්ත්‍රෝපකරණ, ජල සැපයුම් යන්ත්‍ර, රසායනාගාර උපකරණ හා ඉන්වෙන්ට්‍රි අයිතම 462 ක් තවදුරටත් ප්‍රයෝජනයට ගනිමින් තිබුණද, ප්‍රමිතියේ 51 ඡේදය ප්‍රකාරව ජංගම නොවන වත්කම් සඳහා අවශේෂ වටිනාකම සහ ප්‍රයෝජනවත් ජීවිත කාලය වාර්ෂිකව සමාලෝචනය කර ඇස්තමේන්තුගත දෝෂ හඳුනා ගෙන ශ්‍රී ලංකා ගිණුම්කරන ප්‍රමිති අංක 08 ප්‍රකාරව ප්‍රතිශෝධන කිරීමට කටයුතු කර නොතිබුණි.
- (iii) 2015 වර්ෂයේදී ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් මිලදීගෙන තිබුණු පිරිවැය රු.20,980,575ක්වූ යන්ත්‍රෝපකරණ 09ක් සංස්ථාවට බාරදී තිබුණද, එම යන්ත්‍රෝපකරණ තක්සේරු කර ගිණුම්ගත කර නොතිබුණි. එම යන්ත්‍රෝපකරණ 09 න් සංස්ථා පරිශ්‍රයෙහි යන්ත්‍ර 05ක් පමණක් පැවතුණ බවත් ඉන් Pharmaceutical Grade Ro Water System යන්ත්‍රය පමණක් භාවිතයට ගනු ලබන අතර විගණන දිනය වූ 2025 ජුනි 12 දක්වා යන්ත්‍ර 04ක් නිශ්කාර්යව තිබුණි.
- (iv) ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් දෙපාර්තමේන්තුවේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ සංස්ථාව විසින් උපයෝජනය කරන හෙක්ටයාර 0.773ක්වූ භූමිය දක්වා තිබියදී සංස්ථාව විසින් එහි අයිතිය පවරා ගැනීමකින් තොරව 2017 වර්ෂයේදී රු.366,000,000කට ඉඩම තක්සේරු කර මූල්‍ය නොවන වත්කම් ලෙස ගිණුම්ගත කර තිබුණි.
- (v) ප්‍රමිතියේ 55 ඡේදයට පටහැනිව සංස්ථාව විසින් විදුලි ජනන යන්ත්‍රය ප්‍රධාන පරිපථයට සම්බන්ධ කිරීමට අවශ්‍ය උපකරණ මිලදී නොගැනීම හේතුවෙන් යන්ත්‍රය භාවිතයට ගත නොහැකි තත්ත්වයේ තිබියදී ක්ෂය ලෙස රු.803,628ක් ගලපා තිබීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ක්ෂය වෙන්කිරීම එම ප්‍රමාණයෙන් වැඩියෙන් හා ලාභය එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.
- (vi) සංස්ථාව විසින් උපයෝජනය කරන පිළිවෙලින් හෙක්ටයාර 17ක් හා 14 ක්වූ නිකවැරටිය හා දංගොල්ල යන ඔසු උයන්වල අයිතිය පවරාගෙන ගිණුම්ගත කිරීමට සමාලෝචිත වර්ෂයේදීද කටයුතු කර නොතිබුණි.
- (ඈ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 38 හි 04 ඡේදය ප්‍රකාරව සංස්ථාවේ ස්ථාපිත කර තිබුණු ERP පරිගණක මෘදුකාංග පද්ධතිය සඳහා ගෙවිය යුතු රු.30,000,000 ක මුදල අස්පාශ්‍ය වත්කමක් ලෙස ගිණුම්ගත කිරීමට කටයුතු කර නොතිබූ අතර වගකීම්ද එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි. ප්‍රමිතියේ 8 ඡේදය ප්‍රකාරව ක්‍රමක්ෂය කිරීමට කටයුතු කර නොතිබූ අතර සමාලෝචිත වර්ෂයට අදාළ ක්ෂය වටිනාකමවූ රු.1,000,000 ක් අඩුවෙන් ගිණුම්ගත කිරීම හේතුවෙන් ලාභය එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඉ) සංස්ථාවට අවශ්‍ය භාණ්ඩ හා සේවා ලබාගැනීමට විවිධ ආයතන වෙත ගෙවිය යුතු මුළු මුදලම අත්තිකාරම් ලෙස ගිණුම්ගත කර වෙක්පත් නිකුත් කර තිබුණි. 2024 දෙසැම්බර් 31 දිනට සත්‍ය වශයෙන් අදාළ භාණ්ඩ සංස්ථාව වෙත ලැබී තිබුණද ඊට අදාළ අත්තිකාරම් නොපියවීම හේතුවෙන් අත්තිකාරම් ගිණුමේ රු.14,174,725 ක ශේෂයක් පැවතුණි. මෙම ශේෂය තුළ 2024 ජනවාරි 01 දින වන විට නොපියවන ලද රු.8,362,165 ක ශේෂයක්ද ඇතුළත් විය. ඒ අනුව ඉකුත් වර්ෂයේ හා සමාලෝචිත වර්ෂයේ ණයහිමි හා සාමාන්‍ය වියදම් අත්තිකාරම් පිළිවෙලින් රු. 8,362,165ක් හා රු.14,174,725 ක් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඊ) මහජන බැංකුවේ ශේෂ සනාථ ලිපිය ප්‍රකාරව 2015 සහ 2019 වර්ෂවල විවෘත කරන ලද ණයවර ලිපි ආන්තික ගිණුම් 03ක ශේෂ එකතුව රු.1,951,492ක් වුවද, එය මූල්‍ය ප්‍රකාශනවල රු.26,989,398ක් ලෙස රු.25,037,906ක් වැඩියෙන් දක්වා තිබුණි. 2022 වර්ෂයට පෙර සිට මූල්‍ය ප්‍රකාශනවල දිගින්

දිගටම ඉදිරියට ගෙන එන එම ශේෂය සමාලෝචිත වර්ෂයේදීද නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.

- (උ) මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අනුව වෙනත් ජංගම වගකීම් යටතේවූ ආරක්ෂණ තැන්පතු ශේෂය හා ආරක්ෂණ තැන්පතු ලේඛනය අනුව ශේෂය පිළිවෙලින් රු.25,867,571ක් හා රු.13,167,073ක් වූයෙන් රු.12,700,498ක වෙනසක් නිරීක්ෂණය විය.
- (ඌ) ණයගැති ශේෂ සනාථන පරීක්ෂාවේදී වටිනාකම රු.105,330,780ක්වූ ණයගැතියන් 34දෙනෙකු විසින් සංස්ථාව වෙත ගෙවීමට කිසිදු මුදලක් නොමැති බව දක්වා තිබුණි. තවද, ණයගැතියන් 02 කට අදාළව පොත් ශේෂය රු.1,637,109 ක් වුවද, එම ණය ගැතියන් විසින් තහවුරු කළ ශේෂය රු.2,223,792ක් විය. ඒ අනුව රු.104,744,097ක ශුද්ධ වෙනසක් නිරීක්ෂණය විය.
- (එ) මහජන බැංකුවේ ආරක්ෂිතව තැන්පත් කර තිබුණු ගැමී 772 ක රන් තහවුරු 09ක තොග වටිනාකම රු.1,841,645ක් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණද වටිනාකම හා පැවත්ම තහවුරු කර ගැනීමට අදාළ ලියකියවිලි ලබා ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ඒ) ණයවර ලිපි වලට අදාළ සියයට 10 ක රැඳවුම් මුදල් රු. 1,894,902 කට අදාළ උපලේඛන, ආරක්ෂිත තැන්පතු රු.25,867,571 කට හා ගෙවිය යුතු තැන්පතු රු. 1,041,015 කට අදාළ උපලේඛන, තැන්පතු ලේඛන හා කාල විශ්ලේෂණ, වර්ෂ 15 ක සිට නොවෙනස්ව පවතින රු.1,923,741 ක්වූ ප්‍රාග්ධන සංචිත ශේෂය තහවුරු කර ගැනීමට අදාළ ලියකියවිලි හා රු.636,000,000 ක ඉඩම්වලට අදාළව අයිතිය තහවුරු කරන ලියවිලි විගණනය සඳහා ඉදිරිපත් නොකෙරුණි.
- (ඔ) සමාලෝචිත වර්ෂයට අදාළ වටිනාකම රු.11,082,007 ක්වූ ගෙවීම් වවුචර 07ක් විගණනය සඳහා ඉදිරිපත් නොකෙරුණි.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

**1.3 සංස්ථාවේ 2024 වාර්ෂික වාර්තාවේ ඇතුළත් අනෙකුත් තොරතුරු**

මෙම විගණන වාර්තාවේ දිනට පසුව මට ලබාදීමට බලාපොරොත්තු වන සංස්ථාවේ 2024 වාර්ෂික වාර්තාවේ ඇතුළත් කර ඇති නමුත් මූල්‍ය ප්‍රකාශන සහ ඒ පිළිබඳව වූ මාගේ විගණන වාර්තාවේ ඇතුළත් නොවන තොරතුරු, අනෙකුත් තොරතුරු යන්නෙන් අදහස් වේ. මෙම අනෙකුත් තොරතුරු සඳහා කළමනාකරණය වගකිව යුතුය.

මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් වූ මාගේ මතයෙන් අනෙකුත් තොරතුරු ආවරණය නොකරන අතර මම ඒ පිළිබඳ කිසිදු ආකාරයක සහතිකවීමක් හෝ මතයක් ප්‍රකාශ නොකරමි.

මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මාගේ විගණනයට අදාළව, මාගේ වගකීම වන්නේ ඉහත හඳුනාගත් අනෙකුත් තොරතුරු ලබා ගත හැකි වූ විට කියවීම සහ එසේ කිරීමේදී අනෙකුත් තොරතුරු මූල්‍ය ප්‍රකාශන සමඟ හෝ විගණනයේදී හෝ වෙනත් ආකාරයකින් ලබාගත් මාගේ දැනුම අනුව ප්‍රමාණාත්මක වශයෙන් නොගැලපෙනවාද යන්න සලකා බැලීමයි.

සංස්ථාවේ 2024 වාර්ෂික වාර්තාව කියවන විට, එහි ප්‍රමාණාත්මක වරදවා දැක්වීම් ඇති බව මම නිගමනය කළහොත්, නිවැරදි කිරීම සඳහා පාලනය කරන පාර්ශවයන් වෙත එම කරුණු සන්නිවේදනය කළ යුතුය. තව දුරටත් නිවැරදි නොකළ වරදවා දැක්වීම් තිබේ නම්, ඒවා ආණ්ඩුක්‍රම



ව්‍යවස්ථාවේ 154 (6) ව්‍යවස්ථාව ප්‍රකාරව මා විසින් යථා කාලයේදී පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලබන වාර්තාවට ඇතුළත් කරනු ඇත.

**1.4 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්**

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සංස්ථාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සංස්ථාව ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සංස්ථාවේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සංස්ථාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව, සංස්ථාවේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

**1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම**

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මත භරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සම්පූර්ණත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.

- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරන ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්වයන් හේතුවෙන් සංස්ථාවේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය කරනු ලබන පාර්ශවයන් දැනුවත් කරමි.

## 2. වෙනත් නෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2.1 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

2.1.1 මාගේ වාර්තාවේ මතය සඳහා පදනම කොටසේ විස්තර කර ඇති කරුණු වලින් වන බලපෑම හැර, 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (අ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවන් අනුව, විගණනය සඳහා අවශ්‍ය සියලු තොරතුරු සහ පැහැදිලි කිරීම් මා විසින් ලබාගන්නා ලද අතර, මාගේ පරීක්ෂණයෙන් පෙනී යන ආකාරයට නිසි මූල්‍ය වාර්තා සංස්ථාව පවත්වාගෙන ගොස් තිබුණි.

2.1.2 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

2.1.3 මෙම වාර්තාවේ 1.2 ඡේදයේ දැක්වෙන (අ), (ආ) (i), (ඇ) (i), (ඇ) (ii) සහ (ඊ) යන නිරීක්ෂණ හැර, 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

2.2 අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග සහ ලබා ගන්නා ලද සාක්ෂි මත හා ප්‍රමාණාත්මක කරුණුවලට සීමා කිරීම තුළ, පහත සඳහන් ප්‍රකාශන කිරීමට තරම් කිසිවක් මාගේ අවධානයට ලක් නොවීය.

2.2.1 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (ඇ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව පහත සඳහන් නිරීක්ෂණ හැර සංස්ථාවේ පාලක මණ්ඩලයේ යම් සාමාජිකයෙකුට සංස්ථාව සම්බන්ධවී යම් ගිවිසුමක් සම්බන්ධයෙන් සෘජුව හෝ අන්‍යාකාරයකින් සාමාන්‍ය ව්‍යාපාරික තත්වයෙන් බැහැරව සම්බන්ධයක් ඇති බව.



ඇල්මේ ස්වභාවය

නිරීක්ෂණ

(අ) නිලධාරීන් දෙදෙනෙකු බඳවා ගැනීම

සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂක විසින් කළමනාකාර තනතුර 02ක් සඳහා ඉල්ලුම් කරන ලද අයදුම්කරුවන් දෙදෙනෙකුට, ඔහුට අයත් සමාගම් දෙකක සේවය කළ බවට ව්‍යාජ සේවා සහතික ලබා දී තිබුණු අතර අදාළ සම්මුඛ පරීක්ෂණ මණ්ඩල සාමාජිකයකු වශයෙන්ද කටයුතු කර අදාළ තීරණ ගැනීම සඳහා වූ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමටද සහභාගී වී අවශ්‍ය සේවා පළපුරුද්ද නොමැති මෙම අයදුම්කරුවන් තෝරා ගැනීමට කටයුතු කර තිබුණි.

(ආ) ඇසුරුම් ද්‍රව්‍ය මිලදී ගැනීම

(i) සංස්ථාවේ සැපයුම්කරුවෙකු වූ සමාගමක් සහ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂකවරයා අතර සම්බන්ධිත පාර්ශව ගැටුමක් (Conflict of Interest) පවතින බව තහවුරු විය. නාමික සමාගමක් වූ මෙම සමාගමේ නම භාවිතා කර සංස්ථාව වෙත ජලාස්ථික් බෝතල් ලබාදීමට දුස්සන්ධානයෙන් යුක්තව කටයුතු කර තිබුණි. සංස්ථාව මෙම නාමික සමාගමෙන් 2023 හා 2024 වර්ෂයන්හි පිළිවෙලින් රු.10,891,681ක හා රු.23,227,843 ක ද්‍රව්‍ය මිලදීගෙන තිබුණි. සංස්ථාවට ජලාස්ථික් බෝතල් සැපයුම සඳහා ලියාපදිංචි සැපයුම්කරුවෙකු නොවූ මෙම සමාගම සැපයුම්කරු ලෙස තෝරාගත් අවස්ථාවලදී අදාළ ප්‍රසම්පාදන කමිටුවලට කළමනාකර අධ්‍යක්ෂකද සාමාජිකයෙකු වශයෙන් සහභාගී වී තිබුණි.

(ii) ප්‍රමිතියෙන් තොර ජලාස්ථික් බෝතල් මිලදී ගැනීම හේතුවෙන් මුඛ්‍ය අසලින් ශ්‍රීමපු කාන්දුවීම හා දියර ලබා ගැනීමට සකස් කර ඇති ආධාරකය ඉහලට එසවී තිබීම වැනි ගුණාත්මකභාවය පිළිබඳ දෝෂ හේතුවෙන් පිරිවැය රු.951,805 ක් වූ පිළිවෙලින් මිලි ලීටර් 105 ක්, 1,907ක් හා 95 ක කෝමාරිකා ශ්‍රීමපු බෝතල් 395ක්ද මිලි ලීටර් 210 ක් වූ වෙනිවැල් බොඩිවොෂ් බෝතල් 95ක් හා මිලි ලීටර් 210 ක් වූ පංචවල්කල බොඩිවොෂ් භාවිතයට ගත නොහැකිවී තිබුණි. ප්‍රමිතියෙන් තොර මෙම ජලාස්ථික් බෝතල් වලින් ඒකක 8,000ක සංඛ්‍යාවක් ගබඩාව තුළ පැවතියද, සැපයුම්කරු වෙත ලබා දීමට කටයුතු කර නොතිබුණි.

2.2.2 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (ඊ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව පහත සඳහන් නිරීක්ෂණ හැර යම් අදාළ ලිඛිත නීතියකට හෝ සංස්ථාවේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කර ඇති බව.

(අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනත

(i) 16(2) උප වගන්තිය හා 2021 නොවැම්බර් 16 දිනැති අංක 01/2021 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛයේ 03 ඡේදය අනුව හඳුන්වා දුන් රාජ්‍ය ව්‍යාපාර මෙහෙයුම් අත්පොතේ 6 පරිච්ඡේදයේ 6.6 ඡේදය මුදල් වර්ෂයක් අවසන් වී දින 60ක් ඇතුළත වාර්ෂික මූල්‍ය ප්‍රකාශන හා කෙටුම්පත් වාර්ෂික වාර්තා විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත්, සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමට, නියමිත දිනට වඩා දින 105 ක් ගත කර තිබුණු අතර කෙටුම්පත් වාර්ෂික වාර්තාව 2025 අගෝස්තු 21 දින වන විටත් ඉදිරිපත් කර නොතිබුණි.

(ii) 38(1) උපවගන්තියේ (ඇ) ඡේදය, 38(2) උප වගන්තිය හා 2022 ජූලි 29 දිනැති අංක DMA-02/2022 දරන කළමනාකරණ විගණන වකුලේඛය මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වාගෙන යනු ලබන බවට සහතික විය යුතු අතර, එම පද්ධතියේ සඵලදායීතාවය පිළිබඳව සමාලෝචනය සිදුකර ඒ අනුව පද්ධති ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතු බවත්, ඉටුකළ යුතු සමාලෝචනය ලිඛිතව සිදුකළ යුතු අතර එහි පිටපත් විගණකාධිපති වෙත ලබා දිය යුතු වුවත් ඒ අනුව කටයුතු කර නොතිබුණි. මූල්‍ය පාලනය සම්බන්ධයෙන් නිසි අභ්‍යන්තර පාලනයන් ස්ථාපිත කර නොතිබීම මත 2024 හා 2025 වර්ෂයෙහි පිළිවෙලින් රු.16,915,307ක් හා රු.14,209,392ක මූල්‍ය වංචාවක් සිදුවී තිබුණි.

(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය

(i) මුදල් රෙගුලාසි 110 හානි හා පාඩු ලේඛනය පිළියෙල කර තිබුණුද එය නියමිත ආකෘතිය ප්‍රකාරව පිළියෙල කර නොතිබුණු අතර සමාලෝචිත වර්ෂයේදී එය යාවත්කාලීනද කර නොතිබුණි.

(ii) මුදල් රෙගුලාසි 166 මුදල් සමඟ ලැබෙන අදාළ ලේඛන යාවත්කාලීනව පවත්වා නොතිබීම සහ විධිමත් සටහන් තබා නොගැනීම හේතුවෙන් හඳුනාගැනීමට නොහැකි වූ වර්ෂ 01ත් 05ත් අතර බැංකු ගිණුම් 04ක රු.21,109,827ක් වටිනා මුදල් තැන්පතු ශේෂයන් නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.

(iii) මුදල් රෙගුලාසි 371 (2), (5) හා(6) සහ 2020 අගෝස්තු 28 දිනැති අංක 01/2020 දරන රාජ්‍ය මුදල් වකුලේඛයේ 09 ඡේදය තත්කාර්ය අතුරු අග්‍රිමය ලබාගත් මාණ්ඩලික නිලධාරියා විසින් එම කාර්ය නිමකළ විගසම හෝ කාර්ය නිමකර දින 10ක් තුළ අග්‍රිමය පියවිය යුතු නමුත් නිලධාරීන් 26 දෙනෙකු ලබාගෙන තිබුණු එකතුව රු.1,014950ක්වූ තත්කාර්ය අග්‍රිම 40ක් ආපසු පියවීම සඳහා කාර්යය නිමකර දින 10 සිට දින 96ක් අතර කාලපරාසයක් ප්‍රමාද වී තිබුණි.





(iv) මුදල් රෙගුලාසි 395(ඇ)

එක් එක් මාසයේ ඇති ගනුදෙනු තත්ත්වය සම්බන්ධයෙන් ඊළඟ මාසයේ 15 වැනි දිනට පෙර බැංකු සැසඳුම් ප්‍රකාශයක් පිළියෙල කළයුතු වුවත්, ජංගම ගිණුම් 05ක් සම්බන්ධයෙන් එකී විධිවිධාන ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

(ඇ) 1969 මැයි 11 දිනැති අංක 14853/3 දරන අති විශේෂ ගැසට් පත්‍රය.

සංස්ථාවේ අරමුණු 07 අතරින් ආයුර්වේද ඖෂධ වර්ග නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන පිරිසිදු එළඟිතෙල් නිපදවීමට පිරිසිදු එළකිරි ලබා ගනුවස් කිරි පට්ටි පවත්වාගෙන යාම, ඖෂධ වර්ග පිළියෙල කිරීම සඳහා අවශ්‍ය මි පැණි නිපදවීමට මි මැස්සන් ඇති කිරීම හා මි මැස්සන් ඇති කිරීම ගෘහ කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීම යන අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

(ඈ) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය

(i) මාර්ගෝපදේශ 6.3.2, 7.12.1 හා 8.9.1(ආ)

2024 වර්ෂය සඳහා රු.12,430,560ක් වටිනා ටර්පන්ටයින් කිලෝග්‍රෑම් 8,930ක් මිලදී ගැනීමේදී මාර්ගෝපදේශ ප්‍රකාරව කටයුතු කර නොතිබුණි. තවද, ගිවිසුම්ගත නොවීම මත කිලෝග්‍රෑම් 150ක් දින 18ක කාල ප්‍රමාදයකින් පසුව සපයා තිබුණු හා කිලෝග්‍රෑම් 150ක් නොසපයා සති 14ක කාලයක් ගතවී තිබුණද ප්‍රමාද ගාස්තු අය කිරීමට නොහැකිවී තිබුණි. ඒ අනුව සමාලෝචිත වර්ෂයේ මිලදී ගැනීම කිලෝග්‍රෑම් 6,811ක් වූයෙන් අවශ්‍යතාවය නිසිපරිදි හඳුනා ගැනීමෙන් තොරව වාර්ෂික සැලසුම් සකස් කර තිබුණි.

(ii) මාර්ගෝපදේශ 2.8.4 (ඇ), 5.4.10(ඇ) , 6.2.2, 6.3.6, 7.8.4, 8.9.1(ආ)

2024 වර්ෂය සඳහා රු.33,715,000ක් වටිනා එළඟි තෙල් කිලෝග්‍රෑම් 12,260ක් ජාතික තරඟකාරී ක්‍රමය යටතේ මිලදී ගැනීම සඳහා පුවත්පත් දැන්වීම් පළ කර තිබුණද, කිසිදු ලංසුකරුවෙකු ඒ සඳහා මිල ගණන් ඉදිරිපත් කර නොතිබුණු බව දක්වමින්, එළඟි තෙල් කිලෝග්‍රෑම් 6,991ක් මිලදී ගැනීම සඳහා දින 07ක් තුළ ලියාපදිංචි හා විවෘත වෙළඳපල තුළින් විද්‍යුත් තැපෑල මගින් මිල කැඳවීමට අනුමැතිය ලබාදී තිබුණි. විද්‍යුත් තැපෑල මගින් එළඟි තෙල් සපයන ප්‍රධාන ආයතන විශාල සංඛ්‍යාවක් පැවතියද, එම ආයතන වෙතින් මිල කැඳවීම් සිදු නොකර, තෝරාගන්නා ලද සැපයුම්කරු හා වෙනත් ආයතන වෙතින් මිල කැඳවීම් සිදු කර තිබුණි.

(ඉ) 1994 ජුනි 14 දිනැති අංක 95 දරන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු වක්‍රලේඛ

පැමිණීමේ දීමනා ලෙස රු. 10,358,800 ක් වක්‍රලේඛ විධිවිධාන වලින් බැහැරව ගෙවා තිබුණි.

(ඊ) 2022 දෙසැම්බර් 21 දිනැති අංක PED 08/2022 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 01(III) ඡේදය සේවකයින් සඳහා ඉතිරි කරගත් නිවාඩු මත දීමනා ගෙවීමේදී ගෙවීම සඳහා සලකා බලන වර්ෂයට පෙර වර්ෂයට අදාළව මහා භාණ්ඩාගාරය වෙත ගෙවිය යුතු ලාභාංශ හා අයබදු ගෙවා තිබිය යුතුවේ. මේ අනුව 2023 වර්ෂය සඳහා ගෙවිය යුතු මුළු ලාභාංශ හා අයබදු මුදල රු.42,360,391ක් වුවත් ඉන් රු.17,453,464ක් පමණක් ගෙවා තිබියදී සංස්ථාව විසින් 2024 වර්ෂය සඳහා නිවාඩු මත දීමනා ලෙස රු.6,145,026ක් ගෙවා තිබුණි.

2.2.3 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (උ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව සංස්ථාවේ බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූල නොවන ලෙස කටයුතු කර ඇති බව.

2.2.4 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (ඌ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව පහත සඳහන් නිරීක්ෂණ හැර සංස්ථාවේ සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ අදාළ නීතිරීති වලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර නොමැති බව.

(අ) රෝගීන්ගේ රස බෙහෙත් අවශ්‍යතාවය සපුරාලීමේ හා නිරෝගි සමාජයක් ගොඩ නැගීමේ අරමුණින් රු.45,725,759 ඇස්තමේන්තු පිරිවැයක් සහිත රස බෙහෙත් නිෂ්පාදනාගාරයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය රු. 37,000,000 ක භාණ්ඩාගාර ප්‍රතිපාදන මත ආරම්භ කර තිබුණි. 2020 ජනවාරි 02 දක්වා රු.12,144,400 ක් වැය කර ඉදිකිරීම්වලින් සියයට 30 ක් නිමකර තිබුණද සැලසුම් හා අධීක්ෂණ දුර්වලතා හේතුවෙන් එදින සිට ඉදිකිරීම් තාවකාලිකව නතර කර තිබුණි. 2025 ජූනි 30 වන විට වසර 06 ක් ඉක්මවා තිබුණු මෙම ව්‍යාපෘතියේ අදාළ ඉදිකිරීම් නැවත ආරම්භ කර නොතිබුණි.

(ආ) පතිරගොඩ නිෂ්පාදනාගාරයට රු.9,095,322 ක් වටිනා 150 KVA විදුලි ජනන යන්ත්‍රයක් මිලදී ගෙන ස්ථාපිත කර තිබුණද, විදුලි ජනන යන්ත්‍රය ප්‍රධාන පරිපථයට සම්බන්ධ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සංස්ථාව විසින් නොගැනීම හේතුවෙන් වර්ෂයකට අධික කාලයක් නිෂ්පාදනාගාරය තුළ නිෂ්කාර්යව පැවතුණි. යන්ත්‍රය සඳහා වසරක වගකීම් සහතිකයක් තිබුණද වගකීම් කාල සීමාව ඵලදායීව උපයෝජනය කිරීමට අපොහොසත් වී තිබුණු අතර ඉදිරි වසර 06කට අදාළව දක්වා ඇති නඩත්තු පිරිවැය රේචයන් යටතේ නඩත්තු කටයුතු සිදු කර ගැනීමට විධිමත් ගිවිසුමකට එලඹ නොතිබුණි.

(ඇ) සංස්ථාවේ සෑම අංශයක්ම ආවරණය වන ආකාරයට ඒකාබද්ධ පරිගණක මෘදුකාංග පද්ධතියක් (ERP System) ස්ථාපිත කිරීම සඳහා රු.30,000,000ක මුළු මුදලක් වර්ෂ 05ක කාලයක් සඳහා මාසික රු.500,000 බැගින් ගෙවීමේ ක්‍රමවේදයක් තුළින් පුද්ගලික සමාගමක් වෙත ලංසුව පිරිනමා තිබුණි. මෙහිදී, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.4.10(ඇ) ප්‍රකාරව කටයුතු කර නොතිබුණි. තවද, ලංසු ලේඛන ප්‍රකාරව මෙම පද්ධතිය සති 28ක කාලයක් තුළ ස්ථාපිත කළයුතු වුවත් මාස 02ක කාල ප්‍රමාදයක් දක්නට වූ අතර විධිමත් ලිඛිත ගිවිසුමකට නොඑළඹීම හේතුවෙන් ප්‍රමාද ගාස්තු අයකර ගැනීමට නොහැකි වී තිබුණි. පරිගණක මෘදුකාංග පද්ධති ස්ථාපිත කර සේවක පුහුණු කිරීම ලබා දී තිබියදී සංස්ථාව විසින් ආරම්භක ශේෂයන් එම පද්ධතියට ඇතුළත් කිරීමට හා කටයුතු කර නොතිබීමෙන් විගණන දිනය වූ 2025 අගෝස්තු දක්වා එනම් මාස 09කට ආසන්න කාලයක් එම පද්ධතිය හා මෙම ERP පරිගණක මෘදුකාංග පද්ධතිය ක්‍රියාත්මක කිරීමට මිලදී ගන්නා ලද රු.6,307,151ක් වටිනා පරිගණක හා අනෙකුත් උපාංග ඒකක 79ක් නිශ්කාර්යව පැවතුණි.

3. වෙනත් කරුණු

(අ) සංස්ථාව විසින් අඛණ්ඩව විධිමත් අනුමැතියකින් තොරව රු. මිලියන 15 ඉක්මවා වැඩිවන මාසික නිෂ්පාදන පිරිවැය මත පදනම්ව සංස්ථාවේ සියළුම අංශවල සේවකයන්ට මාසිකව රු.මිලියන 02 ක් රු.මිලියන 06 ක් අතර මුදලක් නිෂ්පාදන දිරිදීමනා වශයෙන් ගෙවා තිබුණි. ඉකුත් වර්ෂයේ




රු.82,453,412 ක් වූ මෙම දිරිදීමනා වියදම සමාලෝචිත වර්ෂයේදී රු.65,985,733 ක් විය. එසේ වුවද, අවශ්‍යතාවය නිසි පරිදි හඳුනා නොගෙන නිෂ්පාදනය කරනු ලබන බොහෝ නිෂ්පාදනයන් ගබඩාව තුළදීම හෝ අලෙවි සැල්ලක කල් ඉකුත් වීමට ලක්වන අතර 2022 හා 2023 වර්ෂයන්හි එසේ කල් ඉකුත්වූ හා හානිවූ තොග වටිනාකම පිළිවෙලින් රු.12,885,943ක් හා රු.6,996,583ක් විය. ගුණාත්මකභාවය පිළිබඳ දෝෂ හේතුවෙන් ගබඩා වෙත 2023 හා 2024 වර්ෂයන්හි ආපසු භාරදෙන නිෂ්පාදනයන්හි වටිනාකම රු.2,573,644ක් විය. මේ අනුව, නිෂ්පාදන දිරි දීමනා ගෙවීමේදී සංස්ථාවට ආදායම් උපයාගත නොහැකිවූ ගුණාත්මකභාවය පිළිබඳ දෝෂයන් හා කල් ඉකුත්වූ නිෂ්පාදනයන් සඳහාද දිරි දීමනා ගෙවීමට කටයුතු කර තිබුණි.

- (ආ) 2017, 2018, 2020 හා 2021 වර්ෂවල ප්‍රාග්ධන ප්‍රදාන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ලැබී තිබුණු රු. 102,000,000 කින් රු. 26,149,834 ක් හෙවත් සියයට 26 ක් 2025 ජුනි 30 දින වන විටත් උපයෝජනය නොකර බැංකු ගිණුමක රඳවා ගෙන තිබුණි.
- (ඇ) වාර්ෂික නිෂ්පාදන සැලැස්මට අනුව නිෂ්පාදනයන් 13කට අදාළව නිෂ්පාදන ඒකක 1,505,478ක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබුණද, නිමකළ තර්ථ ඒකක ප්‍රමාණය 527,249ක් වූයෙන් ඒකක 978,229ක ප්‍රමාණයක් එනම් සියයට 65ක් නිමකර ගැනීමට නොහැකිවී තිබුණි.
- (ඈ) සංස්ථාව විසින් පිළියෙල කර තිබුණු නිෂ්පාදන හා අලෙවි සැලැස්මට අනුව කටයුතු ඉටුකරන සංස්ථාවේ විවිධ අංශවල ක්‍රියාවලීන්හි කාර්යයන් ඇගයීම සඳහා කාර්යසාධන දර්ශක පිහිටුවා එම කාර්යයන්හි කාර්යසාධනය සමාලෝචනය කර නොතිබුණි.
- (ඉ) සංස්ථාවේ සමස්ථ විකුණුම් අදායම් ඇස්තමේන්තුව රු.1,862,515,000 ක්වූ අතර තත්‍ය ආදායම රු.1,519,775,447ක් විය. තත්‍ය ආදායමෙන් සියයට 81 ක් රාජ්‍ය අංශයෙන් හා සියයට 19ක් පෞද්ගලික අංශයෙන් ලැබී තිබුණි. ඉකුත් වර්ෂය හා සැසඳීමේදී පෞද්ගලික අංශයේ අලෙවි ආදායම සියයට 26 සිට සියයට 19 දක්වා අඩුවී තිබුණි. වෙළඳ පොළ අවශ්‍යතා නිසිපරිදි හඳුනා නොගැනීමත්, වෙළඳ පොළ මිලට සාපේක්ෂව විකුණුම් මිල වැඩිවීම, නව ප්‍රචාරණ හා අලෙවි ප්‍රවර්ධන ක්‍රම උපායන් භාවිතා නොකිරීම, විකුණුම් අදායම අඩුවීමට හේතුවී තිබුණු අතර වෙළඳ පොළ මිලට සාපේක්ෂව ඉහල විකුණුම් මිලකට රාජ්‍ය අංශයට අලෙවි කිරීම තුළින් සංස්ථාව අයුතු ලෙස ආදායම් උපයා තිබුණි. තවද, රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයට පටහැනිව මිල කැඳවීමකින් තොරව රාජ්‍ය අංශය විසින් සෘජුව සංස්ථාව වෙතින් පමණක් ඖෂධ මිලදී ගනු ලබන බවත් කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකි බවත් විගණනයේදී නිරීක්ෂණය විය.
- (ඊ) වර්ෂ 05කටත් පෙර සිට හිඟව පැවති රු.2,510,687 ක්වූ ණය ගැනි ශේෂ 17 ක් පදනම් කර ගනිමින් රු.2,507,072 ක ප්‍රමාණයක් අඩමාන ණය සඳහා වෙන් කර තිබුණු නමුත් එම ණයගැනිගෙන් ලැබිය යුතු මුදල් අයකර ගැනීමට විධිමත් හා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.
- (උ) ලංකා බැංකු ජංගම ගිණුමේ රු.895,000ක ශේෂයක් 2023 අප්‍රේල් මස සිට නිෂ්කාර්යව පවතින අතර මෙම ජංගම ගිණුම පවත්වාගෙන යෑමේ අරමුණ කුමක්ද යන්න පිළිබඳව ලිඛිත සාක්ෂි කිසිවක් සමාලෝචිත වර්ෂයේදීද විගණනයට ඉදිරිපත් නොකෙරුණි.
- (ඌ) තිරසර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ වසර 2030 “නාභය පත්‍රය” ප්‍රකාරව සෑම රාජ්‍ය ආයතනයක් විසින්ම කටයුතු කළ යුතුව පවතින නමුත් සමාලෝචිත වර්ෂයට අදාළව සංස්ථාව තම විෂය පථය යටතට ගැනෙන කාර්යයන් සම්බන්ධයෙන් කෙසේ ක්‍රියාත්මක විය යුතුද යන්න පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයකින් කටයුතු කර නොතිබුණි. ඒ අනුව එක්සත් ජාතීන්ගේ වසර 2030 නාභය පත්‍රය ප්‍රකාරව ආයතනයේ කාර්යයන්ට සම්බන්ධ තිරසර සංවර්ධන අරමුණු ඉලක්ක හා එම ඉලක්ක කරා ළඟා විය යුතු සන්ධිස්ථානයන්ද ඉලක්ක මත ළඟාවීම් මැන බැලීම සඳහා වන දර්ශකයන්ද ප්‍රමාණවත්ව හඳුනා ගැනීමට කටයුතු කර නොතිබුණි.



- (ආ) නව නිෂ්පාදනයක් වෙළඳසලට හඳුන්වා දීමට ප්‍රථම සාම්පල නිෂ්පාදනයක් සිදු කර එහි ප්‍රමිතිය පිළිබඳව තත්ත්ව සහතිකයක් ලබා ගැනීමෙන් පසු නිෂ්පාදන ක්‍රියාවලියට පිවිසිය යුතු වුවත්, තත්ත්ව පරීක්ෂාවකින් තොරව නිෂ්පාදිත සැන්ඩල්වැඩ ශේෂ වොෂ් දෝෂ සහිත බැවින් පිරිවැය රු.984,045ක්වූ පිළිවෙලින් මිලි ලීටර් 100 බෝතල් 4,504ක් හා මිලි ලීටර් 50 බෝතල් 424ක් භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්ව තිබුණු අතර සංස්ථාව සතුව එම දෝෂ නිරාකරණය කිරීමේ ක්‍රමවේදයක් නොමැති බැවින් මෙම නිෂ්පාදනය නවතා දැමීමට කටයුතු කර තිබුණි. එසේවුවද, මෙම නිෂ්පාදනය හේතුවෙන් සංස්ථාවට සිදු වී ඇති අලාභයට වගකිව යුතු පාර්ශවයන් හඳුනාගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.
- (ඈ) නියැදි පරීක්ෂණ වාර්තාවේ මිනෙල්වල ඇසිටි අගය අන්තර්ජාතික ප්‍රමිතවල සඳහන් කර ඇති ප්‍රමාණයට වඩා වැඩි අගයක්වීම හේතුවෙන් නියැදි පරීක්ෂණයන් අසමත් වුවත්, සංස්ථාවේ වෛද්‍ය කමිටුව විසින් නිෂ්පාදන කටයුතු සඳහා සුදුසු බව නිර්දේශ කිරීම හේතුවෙන් නියැදි පරීක්ෂණයන් අසමත්වූ සැපයුම්කරුගෙන් අබණ්ඩව රු.2,484,531ක් වටිනා මිනෙල් කිලෝග්‍රෑම් 2,208ක් මිලදී ගෙන තිබුණි. ඇණවුමේ සඳහන් දිනෙන් පසුව භාණ්ඩ සැපයීමේදී, සැපයුම් කාලය ඉක්මවූ සෑම සතියක් හෝ කොටසකට සියයට 1ක් හා දෙවන සතිය සඳහා සියයට 2ක් වනසේ ප්‍රමාද ගාස්තු අයකළ යුතු අතර දෙවන සතිය අවසන්වූ වහා ගිවිසුම අවලංගු කළ යුතු බව මිල කැඳවීම් ලිපියෙහි සඳහන් වුවත් ගිවිසුම අවලංගු කිරීමෙන් තොරව කාල ප්‍රමාදය නොසලකා සියයට 2ක ප්‍රමාද ගාස්තු අයකර තිබුණි. තවද, ගැණුම් ඇණවුම සඳහා ගබඩාවට භාණ්ඩ ලැබීමට පෙර ඊළඟ ගැණුම් ඇණවුම නිකුත් කිරීමට කටයුතු කර තිබුණි.
- (ඉ) 2024 දෙසැම්බර් 31 දිනට සංස්ථාවේ අනුමත කාර්ය මණ්ඩලය 375ක් වුවද එදිනට තත්‍ය කාර්යමණ්ඩලය 328ක් වූයෙන් අනුමත කාර්ය මණ්ඩලයෙන් සියයට 13කට සමාන පුරප්පාඩු සංඛ්‍යාව 51 ක් විය. ඒ අනුව පිළිවෙලින් කළමනාකරණ, සහකාර, ප්‍රාථමික මට්ටමේ තනතුරු 17 ක්, 06 ක් හා 28 ක පුරප්පාඩු පැවතීම සංස්ථාවේ කාර්ය සාධනය කෙරෙහි බලපෑ හැකි බව විගණනයේදී නිරීක්ෂණය කෙරේ.

  
 ජී.එච්.ඩී.ධර්මපාල  
 විගණකාධිපති (වැ.බ)



ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව  
இலங்கை ஆயுள்வேத மருந்துகள் கூட்டுத்தாபனம்  
Sri Lanka Ayurvedic Drugs Corporation



# FINANCIAL STATEMENT FOR YEAR ENDING / YEAR OF ASSESSMENT

# 2024



94, Old Kottawa Road, Nawinna, Maharagama, Sri Lanka


Tel: +94 11 2850229/ +94 11 2840173

Fax : +94 11 2844357

Website : [www.sladc.lk](http://www.sladc.lk)

E Mail : [ayurvedicdrugs@sltnet.lk](mailto:ayurvedicdrugs@sltnet.lk)

ISO 9001:2015 Certified Company



**SRI LANKA AYURVEDIC DRUGS CORPORATION**  
**STATEMENT OF FINANCIAL POSITION**

As at	Note	31.12.2024 Rs.	31.12.2023 Rs.	Restated 31.12.2022 Rs.
<b>ASSETS</b>				
<b>Non Current Assets</b>				
Property, Plant and Equipment	04	1,068,596,377	1,080,561,174	1,139,137,832
Work in Progress	05	12,144,410	12,778,376	16,436,521
Staff Loans	06.A	11,827,064	12,647,221	15,954,838
Deferred Taxation	17	2,479,479	-	1,804,601
		<u>1,095,047,330</u>	<u>1,105,986,771</u>	<u>1,173,333,792</u>
<b>Current Assets</b>				
Inventories	07	455,862,230	612,798,291	321,268,547
Gold Stocks		1,841,645	1,841,645	5,561,695
Staff Loans	06.B	17,012,359	18,224,190	17,458,468
Miscellaneous Deposits	08	3,396,765	3,756,765	3,321,765
Short Term Investments in Fixed Deposits	09	190,065,223	112,189,375	112,131,811
Trade Debtors	10	187,796,981	81,173,248	145,603,836
Receivable Amount-Financial Fraud	32.A	16,915,307	-	-
Excess Cash Received from Trade Creditors		-	-	273
Pre-payments & Advances	11	22,242,252	14,752,864	8,757,301
Margin Account		26,989,398	105,908,646	31,245,792
Cash & Cash Equivalents	12	120,680,059	132,099,419	84,066,361
		<u>1,042,802,218</u>	<u>1,082,744,442</u>	<u>729,415,850</u>
<b>Total Assets</b>		<u>2,137,849,549</u>	<u>2,188,731,212</u>	<u>1,902,749,641</u>
<b>FUNDS &amp; LIABILITIES</b>				
<b>Contributions</b>				
Subscribed Capital		5,000,000	5,000,000	5,000,000
		<u>5,000,000</u>	<u>5,000,000</u>	<u>5,000,000</u>
<b>External Contributory</b>				
General Treasury	13	220,392,653	281,375,386	300,828,384
W.H.O.		-	3,994,341	3,994,341
Ayurvedic Experimental Institute		-	761,274	761,274
		<u>220,392,653</u>	<u>286,131,001</u>	<u>305,583,999</u>
<b>Reserves</b>				
Capital Reserves	14	1,923,741	1,923,741	1,923,741
Revaluation Reserves		834,232,183	834,232,183	830,812,289
Other Reserves		(33,472,593)	(20,510,938)	-
Revaluation Reserve of Gold Stock		-	-	3,720,050
Foreign Exchange Escalations Reserves		-	18,323	19,523
Retained Earnings		736,880,266	590,502,061	453,736,832
		<u>1,539,563,598</u>	<u>1,406,165,370</u>	<u>1,290,212,435</u>
<b>Total Funds</b>		<u>1,764,956,251</u>	<u>1,697,296,370</u>	<u>1,600,796,434</u>
<b>Liabilities</b>				
<b>Non-Current Liabilities</b>				
Allocation for Provisions	15	16,905,818	23,967,056	16,773,300
Bank Loans- People's Bank		8,000,001	12,000,000	16,333,334
Retirement Benefit Obligations	16	54,820,763	44,495,114	35,461,706
Sales Agent Assurance Fund - Local		3,903,612	3,903,612	5,701,000
Sales Agent Assurance Fund - Foreign		190,730	130,768	-
Deferred Taxation	17	-	6,736,400	-
		<u>83,820,923</u>	<u>91,232,950</u>	<u>74,269,340</u>
<b>Current Liabilities</b>				
National Health Development Fund		11,733,414	12,296,720	15,000,000
Bank Loan - People's Bank		4,000,000	4,000,000	4,000,000
Trade Creditors		123,680,025	245,096,925	149,673,262
Excess Cash Received From Trade Debtors		513,547	512,633	499,286
Accrued Expenses	18	57,826,289	38,193,071	32,035,761
Other Current Liabilities	19	31,071,666	26,693,918	18,564,247
Provision for Taxation	20	60,247,433	73,408,625	7,911,311
		<u>289,072,375</u>	<u>400,201,892</u>	<u>227,683,867</u>
<b>Total Funds &amp; Liabilities</b>		<u>2,137,849,549</u>	<u>2,188,731,212</u>	<u>1,902,749,641</u>

The Board of Directors are responsible for the preparation and presentation of these Financial Statements.

Signed on behalf of the Board. Board of directors approved accounts on 29<sup>th</sup> May 2025, with decision number : 14895







Chairman                      Managing Director                      Board Member                      General Manager                      AGM Finance (Acting)

Date 06.05.2025

Page 01

The Significant Accounting Policies and Notes form an integral part of these Financial Statements.

**SRI LANKA AYURVEDIC DRUGS CORPORATION**

**STATEMENT OF COMPREHENSIVE INCOME**

**For the year ended 31<sup>st</sup> December 2024**

	Note	2024 Rs.	2023 Rs.	Restated 2022 Rs.
Sales	23	1,519,775,447	1,215,283,637	935,892,860
Less: Cost of Sales	24	<u>1,072,811,020</u>	<u>756,212,888</u>	<u>722,935,119</u>
<b>Gross Profit</b>		<b>446,964,427</b>	<b>459,070,750</b>	<b>212,957,741</b>
Other Income	25	<u>41,756,696</u>	<u>42,226,122</u>	<u>33,357,523</u>
		<b>488,721,123</b>	<b>501,296,871</b>	<b>246,315,264</b>
Less: Administration & Establishment Expenses	26	<u>206,529,624</u>	<u>177,499,487</u>	<u>184,922,843</u>
Sales & Distribution Expenses	27	<u>122,151,569</u>	<u>121,898,062</u>	<u>103,527,768</u>
		<b>328,681,193</b>	<b>299,397,549</b>	<b>288,450,611</b>
<b>Surplus from Operating Activities</b>		<b>160,039,930</b>	<b>201,899,323</b>	<b>(42,135,347)</b>
Add: Financial Incomes	28	<u>25,760,891</u>	<u>19,864,257</u>	<u>20,635,653</u>
Less: Financial Expenses	29	<u>2,875,525</u>	<u>3,677,297</u>	<u>4,288,793</u>
<b>Net Surplus Before Tax</b>		<b>182,925,296</b>	<b>218,086,282</b>	<b>(25,788,488)</b>
Less: Income Tax Expenses	30	<u>46,020,549</u>	<u>76,884,979</u>	<u>589,810</u>
<b>Net Surplus after Tax</b>		<b>136,904,747</b>	<b>141,201,303</b>	<b>(26,378,298)</b>
<b>Other Comprehensive Income</b>				
Revaluation Gain / (Loss) of fixed Assets		-	-	58,704,062
Actuarial Gain / (Loss) of Gratuity Provision		<u>(12,961,654)</u>	<u>(20,510,938)</u>	-
<b>Total Other Comprehensive Income for the year</b>		<b>(12,961,654)</b>	<b>(20,510,938)</b>	<b>58,704,062</b>
<b>Total Comprehensive Income for the year</b>		<b>123,943,093</b>	<b>120,690,365</b>	<b>32,325,764</b>
<b>Earning Per Share</b>	31	<b>274</b>	<b>282</b>	<b>(53)</b>

The Significant Accounting Policies and Notes form an Integral part of these Financial Statements.  
*Figures in brackets indicate deductions.*



**SRI LANKA AYURVEDIC DRUGS CORPORATION**

**STATEMENT OF COST OF PRODUCTION**

For the year ended 31<sup>st</sup> December 2024

	Note	2024 Rs.	2023 Rs.	Restated 2022 Rs.
<b>Consumption of Raw Materials</b>				
Opening Stock		97,935,062	96,004,550	85,399,305
Opening Stock Adjustment		(91,525)	-	-
Add: Purchases		519,032,176	653,026,763	412,494,594
		<u>616,875,713</u>	<u>749,031,312</u>	<u>497,893,900</u>
Less: Closing Stock		123,885,566	97,935,062	96,004,550
<b>Cost of Consumption of Raw Materials</b>		<u>492,990,147</u>	<u>651,096,251</u>	<u>401,889,350</u>
<b>Consumption of Packing Materials</b>				
Opening Stock		28,099,379	39,356,268	16,364,357
Add: Purchases		73,961,787	60,613,803	72,563,300
		<u>102,061,167</u>	<u>99,970,072</u>	<u>88,927,657</u>
Less: Closing Stock		36,914,549	28,099,379	39,356,268
<b>Cost of Consumption of Packing Materials</b>		<u>65,146,618</u>	<u>71,870,693</u>	<u>49,571,389</u>
<b>Cost of Consumption of Burn Oil</b>				
Opening Stock		1,624,950	2,568,000	1,059,750
Add: Purchases		43,942,280	68,174,213	66,049,522
		<u>45,567,230</u>	<u>70,742,213</u>	<u>67,109,272</u>
Less: Closing Stock		1,407,600	1,624,950	2,568,000
<b>Cost of Consumption of Burn Oil</b>		<u>44,159,630</u>	<u>69,117,263</u>	<u>64,541,272</u>
Direct Labor Expenditure	21	152,093,137	138,168,177	119,866,376
<b>Prime Cost</b>		<u>754,389,531</u>	<u>930,252,383</u>	<u>635,868,386</u>
<b>Factory Overhead Cost</b>				
Indirect Expenses	22	129,756,676	129,651,595	108,655,904
Add: Opening Unfinished		21,234,120	20,691,648	21,926,628
Less: Closing Unfinished		21,645,286	21,234,120	20,691,648
		<u>129,345,510</u>	<u>129,109,123</u>	<u>109,890,884</u>
<b>Total Manufacturing Cost of the year carried forward to the Statement of Comprehensive Income</b>		<u>883,735,041</u>	<u>1,059,361,507</u>	<u>745,759,270</u>

The Significant Accounting Policies and Notes form an Integral part of these Financial Statements.  
*Figures in brackets indicate deductions.*

**SRI LANKA AYURVEDIC DRUGS CORPORATION**

**STATEMENT OF CASH FLOWS**

**For the year ended 31<sup>st</sup> December 2024**

	2024 Rs.	2023 Rs.	Restated 2022 Rs.
<b>Cash Flow from Operating Activities</b>			
Net Surplus Before Taxation	182,925,296	218,086,282	(25,788,488)
<b>Adjustments for</b>			
Allocations for Provisions	(7,061,238)	7,193,755	8,298,643
Depreciation of PPE	56,738,566	63,131,002	57,091,291
Amortization Treasury Funds (Depreciation)	(18,622,341)	(19,452,999)	(19,487,730)
Employee Benefit Adjustments	9,012,864	7,140,077	4,522,773
Prior Year Adjustments	5,351,809	(4,052,793)	(8,918,378)
Provision for Bad & Doubtful debts	319,929	(9,132)	-
Interest Income	(21,700,135)	(16,126,082)	-
Investment in Fixed Deposits- Non cash Amount	-	2,506,031	(9,555,896)
	<u>206,964,750</u>	<u>258,416,141</u>	<u>6,162,215</u>
<b>Profit before changing the working capital</b>			
Increase / (Decrease) Inventories	156,936,061	(291,529,744)	(60,978,530)
Increase / (Decrease) Staff Loans	2,031,988	2,541,895	(5,472,244)
Increase / (Decrease) Pre-payments & Advances	(4,819,757)	(5,233,882)	11,141,590
Increase / (Decrease) Miscellaneous Deposits	360,000	(435,000)	(74,025)
Increase / (Decrease) Trade Debtors	(106,943,662)	64,439,721	(35,938,145)
Increase / (Decrease) Margin Account	78,919,248	(74,662,854)	(11,935,681)
Increase / (Decrease) Excess cash received from Trade Creditors	-	273	-
Increase / (Decrease) Trade Creditors	(121,416,900)	95,423,662	71,801,234
Increase / (Decrease) Other Current Liabilities	4,377,748	8,129,671	4,328,424
Increase / (Decrease) Accrued Expenses	19,633,218	6,157,310	(3,872,613)
Increase / (Decrease) Excess cash received from Trade Debtors	914	13,347	4,419
Increase / (Decrease) Sales Agent Assurance Fund - Local	-	(1,797,388)	5,701,000
Increase / (Decrease) Sales Agent Assurance Fund - Foreign	59,962	130,768	-
Increase / (Decrease) Foreign Exchange Reconciliation Reserves	(18,323)	(1,200)	-
Increase / (Decrease) National Health Fund	(563,306)	-	-
Receivable Amount-Financial Fraud	(16,915,307)	-	-
	<u>218,606,634</u>	<u>61,592,721</u>	<u>(19,132,355)</u>
Less: Gratuity Paid	(11,648,870)	(18,617,608)	(2,347,402)
Tax Paid	(68,397,620)	(2,846,664)	-
<b>Net Cash flows from Operating Activities</b>	<u>138,560,145</u>	<u>40,128,449</u>	<u>(21,479,758)</u>
<b>Cash flows from Investment Activities</b>			
Acquisition of PPE	(45,407,736)	(4,554,344)	(63,204,487)
(Investment) / Capitalization in Work in Progress	633,966	3,658,145	(4,292,111)
Investment in Fixed Deposits	(77,875,848)	(2,563,595)	75,284,257
Interest Received	19,030,504	15,364,402	-
<b>Net cash flow from Investment Activities</b>	<u>(103,619,114)</u>	<u>11,904,608</u>	<u>7,787,659</u>
<b>Cash flow from Financial Activities</b>			
Treasury Levy payment	(42,360,391)	-	-
Obtained / (Repayments) Bank Loan	(4,000,000)	(4,000,000)	(4,000,000)
<b>Net cash flow from Financial Activities</b>	<u>(46,360,391)</u>	<u>(4,000,000)</u>	<u>(4,000,000)</u>
<b>Net Increase / (Decrease) in Cash &amp; Cash Equivalents</b>	<u>(11,419,360)</u>	<u>48,033,058</u>	<u>(17,692,099)</u>
Cash & Cash Equivalent at beginning of year	<u>132,099,419</u>	<u>84,066,361</u>	<u>101,758,461</u>
<b>Cash &amp; Cash Equivalent at end of year</b>	<u>120,680,059</u>	<u>132,099,419</u>	<u>84,066,361</u>
<b>As at 31<sup>st</sup> December</b>			
	2024 Rs.	2023 Rs.	2022 Rs.
Peoples' Bank- Gangodawila- A/C No. 097-1001-82315453	50,178,136	29,548,576	4,739,076
Peoples' Bank- Gangodawila- A/C No. 097-1002-72315453	17,135,839	12,267,723	10,674,353
Peoples' Bank- Gangodawila- A/C No. 097-1003-62315453	15,031,921	45,107,253	40,774,959
Peoples' Bank- Gangodawila- A/C No. 097-2004-32315453	2,660,593	23,770,220	12,925,761
People's Bank-Gangodawila- Saving A/C	15,376,451	14,452,333	7,030,637
People's Bank- Gangodawila - A/C No. 097-4023-62315453	389,462	129,568	-
Bank of Ceylon- Corporate - A/C No.00001209	19,012,656	5,928,747	5,721,575
Bank of Ceylon- Corporate Branch- A/C No.87653784	895,000	895,000	2,200,000
	<u>120,680,059</u>	<u>132,099,419</u>	<u>84,066,361</u>

The Significant Accounting Policies and Notes form an Integral part of these Financial Statements.  
 Figures in brackets indicate deductions.

**SRI LANKA AYURVEDIC DRUGS CORPORATION**  
**STATEMENT OF CHANGES IN EQUITY**

For the year ended 31<sup>st</sup> December 2024

Restated

	Balance as at	Prior Year	Exchange	Amortization	Treasury Levy	Actuarial	Net Surplus for the	Balance as at
	Rs.	Rs.	Loss	of Treasury fund- (Note 13.1)	Amount	Gain/(Loss)	year	31.12.2024
	Rs.	Rs.	Rs.	Rs.	Rs.	Rs.	Rs.	Rs.
Stated Capital	5,000,000	-	-	-	-	-	-	5,000,000
General Treasury	281,375,386	-	-	(18,622,341)	(42,360,391)	-	-	220,392,653
W.H.O	3,994,341	(3,994,341)	-	-	-	-	-	-
Ayurvedic Experimental Institute	761,274	(761,274)	-	-	-	-	-	-
Capital Reserves	1,923,741	-	-	-	-	-	-	1,923,741
Revaluation Reserve - Land	517,677,685	-	-	-	-	-	-	517,677,685
Revaluation Reserve - Building	161,457,187	-	-	-	-	-	-	161,457,187
Revaluation Reserve - Machinery	53,431,185	-	-	-	-	-	-	53,431,185
Equipments								
Revaluation Reserve - Water Supply	14,678,456	-	-	-	-	-	-	14,678,456
Equipments								
Revaluation Reserve - Laboratory	476,874	-	-	-	-	-	-	476,874
Equipments								
Revaluation Reserve - Motor Vehicles	82,772,470	-	-	-	-	-	-	82,772,470
Revaluation Reserve - Inventory	1,927,561	-	-	-	-	-	-	1,927,561
Revaluation Reserve - Before Year 2017	1,810,765	-	-	-	-	-	-	1,810,765
Foreign Currency Escalation Reserves	18,323	-	(18,323)	-	-	-	-	-
Other Reserves	(20,510,938)	-	-	-	-	(12,961,654)	-	(33,472,593)
Retained Earnings	590,502,061	9,473,458	-	-	-	-	136,904,747	736,880,266
<b>Total</b>	<b>1,697,296,370</b>	<b>4,717,843</b>	<b>(18,323)</b>	<b>(18,622,341)</b>	<b>(42,360,391)</b>	<b>(12,961,654)</b>	<b>136,904,747</b>	<b>1,764,956,251</b>

Prior Year Adjustments of Rs 9,473,458 composed due to following summarized adjustments.

	Rs.
Debtor Related Adjustments	72,821
Raw Material Related Adjustments	91,525
Adjustment for Damaged Goods	3,185,743
Work in Progress Adjustment	6,550
WHO Funds Adjustment	(3,994,341)
Ayurvedic Research Adjustment	(761,274)
Capital Working Progress Advance to WHO Adjustment	3,000,000
Expenses Related Adjustments	895,016
Purchases Related Adjustments	(11,969,498)
	<b>(9,473,458)</b>

**SRI LANKA AYURVEDIC DRUGS CORPORATION**  
**NO 94, OLD KOTTAWA ROAD, NAWINNA, MAHARAGAMA.**  
**NOTES TO THE FINANCIAL STATEMENTS – 2024**

**1. GENERAL INFORMATION**

Sri Lanka Ayurvedic Drugs Corporation (SLADC) was incorporated in 1969 by the government extra ordinary gazette notification No.14853/1 dated 11 May 1969 under the provision of State Industrial Corporation Act.No. 49 of 1957. The registered office of the Corporation is located at No.94,Old Kottawa Road,Nawinna,Maharagama.

**Principal Activities and Nature of Operations**

The principal activities of the Corporation is manufacturing of Ayurvedic Drugs and Pharmaceuticals and Marketing those to government hospitals, Ayurvedic Physicians and the private sector.

The staff strength of the SLADC as at 31<sup>st</sup> December 2024 is 329 (2023-378)

**2. BASIS OF PREPARATION**

**2.1 Statement of Compliance**

The financial statements which comprise the statement of comprehensive income, statement of financial position, statement of changes in equity and the statement of cash flows, together with the accounting policies and notes (“financial statements”) have been prepared in accordance with new Sri Lanka Accounting Standards (SLFRS / LKAS) as laid down by the Institute of Chartered Accountants of Sri Lanka (ICASL) and the Financial Regulations formulated by Sri Lankan Government.

The financial statements were authorized for issue by the board of directors on the 29<sup>th</sup> May 2025 (Board decision number: 14895)

**2.2 Basis of Measurement**

The Financial Statements have been prepared on the historical cost basis.

No adjustments have been made for inflationary factors in the financial statements.

**2.3 Going Concern**

Board of Directors have made an assessment of the SLADC’s ability to continue as a going concern in the foreseeable future and they do not foresee a need for liquidation or cessation of Corporation’s activities.

**2.4 Comparative Information**

The presentation and classification of the financial statements of the previous years have been amended where relevant for better presentation and to be comparable with those of the current year.

## **2.5 Use of Estimates and Judgments**

The preparation of Financial Statements in conformity with Sri Lanka Accounting Standards (SLFRS/LKAS) requires management to make judgments, estimates and assumptions that affect the application of accounting policies and the reported amounts of assets, liabilities income and expenses.

Judgments and estimates are based on historical experience, trends and other factors including expectations that are believed to be reasonable under the circumstances. Accordingly, the actual results may differ from these judgments and estimates.

Estimates and underlying assumptions are reviewed on an ongoing basis to ensure the validity of the same. Revisions to accounting estimates are recognized in the period in which the estimates are revised and in any future periods affected. Information about critical judgments in applying accounting policies that have the most significant effect on the amounts recognized in the Financial Statements are included in the following notes:

Note 16- Measurement of Defined Benefit Obligation.

Note 17 - Deferred Taxation

## **2.6 Foreign Currency Transaction**

### **(a) Functional and Presentation Currency**

Items included in these financial statements of the corporations are measured using the currency of the primary economic environment in which the entity operates (the functional currency). The financial statements are presented in Sri Lanka Rupees (LKR), which is the Corporation's functional and presentation currency.

### **(b) Transactions and Balances**

Foreign currency transactions are translated into the functional currency using the exchange rates prevailing at the dates of the transactions.

## **03. SIGNIFICANT ACCOUNTING POLICIES.**

The principal accounting policies applied in the preparation of these financial statements are set out below. These policies have been consistently applied to all the years presented, unless otherwise stated.

### **3.1 Assets and the Bases of their Valuation**

Assets classified as current assets in the Statement of Financial Position are cash, bank balances and those which are expected to be realized in cash during the normal operating cycle of the Corporation's business, or within one year from the reporting date, whichever is shorter. Assets other than current assets are those which the Corporation intends to hold beyond a period of one year from the reporting date.

#### **3.1.1 Property, Plant and Equipment**

##### **3.1.1.1 Recognition and Measurement**

The cost of an item of property, plant and equipment comprise its purchase price and any directly attributable costs of bringing the asset to working condition for its intended use.

The cost of self-constructed assets includes the cost of materials, direct labour, and any other costs directly attributable to bringing the asset to the working condition for its intended use. This also includes cost of dismantling and removing the items and restoring the site on which they are located and borrowing costs on qualifying assets.

When parts of an item of property, plant and equipment have different useful lives, they are accounted for as separate items (major components) of property, plant and equipment. Carrying amounts of property plant and equipment are reviewed for impairment whenever events or changes in circumstances indicate that the carrying amount may not be recoverable. An asset's carrying amount is written down immediately to its recoverable amount if the asset's carrying amount is greater than its estimated recoverable amount.

Gains and losses on disposal of an item of property, plant and equipment are determined as different between the proceeds from disposal and the carrying amount of property, plant and equipment, and are recognized under other income in the statement of comprehensive income.

#### **3.1.1.2 Subsequent Costs**

The cost of replacing part of an item of property, plant and equipment is recognised in the carrying amount of the item if it is probable that the future economic benefits embodied within the part will flow to the Corporation and its cost can be measured reliably. The carrying amount of the replaced part is derecognized.

The costs of the day to day servicing of property, plant and equipment are recognised in profit or loss as incurred.

#### **3.1.1.3 Derecognition**

The carrying amount of an item of property, plant and equipment is derecognised on disposal or when no future economic benefits are expected from its use or disposal. Gains or losses on derecognition are recognised within other income in profit & loss.

#### **3.1.1.4 Bad and doubtful debt**

##### **Bad Debt**

Bad debt recognizes as an expense in the profit and loss account when certain that amount cannot be recovered

##### **Doubtful debt**

Doubtful debts provision made it outstanding balances remain more than previous five years.

#### **3.1.1.5 Borrowing Cost**

Borrowing costs that are directly attributable to acquisition, construction or production of a qualifying asset, which takes a substantial period of time to get ready for its intended use or sale, are capitalized as a part of the asset. The amounts of the borrowing costs which are eligible for capitalization are determined in accordance with the in LKAS 23 - Borrowing Costs.

Borrowing costs that are not capitalized are recognized as expenses in the period in which they are incurred and charged to the Statement of Comprehensive Income.

### **3.1.1.6 Depreciation**

Depreciation is calculated over the depreciable amount, which is the cost of an asset, or other amount substituted for cost, less its residual value. Depreciation is recognized in profit or loss on a straight line basis over the estimated useful lives of each part of an item of property, plant and equipment, since this most closely reflects the expected pattern of consumption of the future economic benefits embodied in the asset.

Leased assets are depreciated over the shorter of the lease term and their useful lives unless it is reasonably certain that the Corporation will obtain ownership by the end of the lease term. Land is not depreciated. There are no leased assets relating to this corporation.

The estimated useful lives and rates of depreciation for the current and comparative periods are as follows:

<b>Assets Category</b>	<b>Useful Life ( Years )</b>	<b>Depreciation Rate ( % )</b>
Building	20 Years	5%
Machinery	06.66 Years	15%
Water Supply Equipments	06.66 Years	15%
Laboratory Equipments	06.66 Years	15%
Office Equipments	10Years	10%
Motor Vehicles	05 Years	20%
Tools & Equipments	03 Years	33.33%

Depreciation of an asset begins when it is available for use whereas depreciation of an asset ceases at the earlier of the date that the asset is classified as held for sale and the date that the asset is derecognized.

Depreciation method, useful lives and residual values are reviewed at each financial year end and adjusted if appropriate.

### **3.1.1.7 Capital Work in Progress**

Capital expenses incurred during the year which are not completed as at the reporting date are shown as Capital work - in - progress whilst, the capital assets which have been completed during the year and put to use have been transferred to Property, Plant and Equipment.

### **3.1.1.8 Financial Instruments - Initial Recognition and Subsequent Measurement**

A financial instrument is any contract that gives rise to a financial asset of one entity and a financial liability or equity instrument of another entity.

## **Financial Assets**

### **Initial Recognition and Measurement**

Financial assets are classified, at initial recognition, as subsequently measured at amortized cost, fair value through other comprehensive income (OCI), and fair value through profit or loss.

The classification of financial assets at initial recognition depends on the financial asset's contractual cash flow characteristics and the Company's business model for managing them. With the exception of trade receivables that do not contain a significant financing component or for which the Company has applied the practical expedient, the Company initially measures a financial asset at its fair value plus, in the case of a financial asset not at fair value through profit or loss, transaction costs.

In order for a financial asset to be classified and measured at amortized cost or fair value through OCI, it needs to give rise to cash flows that are 'solely payments of principal and interest (SPPI)' on the principal amount outstanding. This assessment is referred to as the SPPI test and is performed at an instrument level. The Company's business model for managing financial assets refers to how it manages its financial assets in order to generate cash flows. The business model determines whether cash flows will result from collecting contractual cash flows, selling the financial assets, or both.

Purchases or sales of financial assets that require delivery of assets within a time frame established by regulation or convention in the marketplace (regular way trades) are recognized on the trade date, i.e., the date that the company commits to purchase or sell the asset.

### **Subsequent Measurement**

For purposes of subsequent measurement, financial assets are classified in four categories:

1. Financial assets at amortized cost (debt instruments)
2. Financial assets at fair value through OCI with recycling of cumulative gains and losses (debt instruments)
3. Financial assets designated at fair value through OCI with no recycling of cumulative gains and losses upon de-recognition (equity instruments)
4. Financial assets at fair value through profit or loss.

However, the classification of the financial assets of the company is limited to financial assets at amortized cost (debt instruments) and financial assets designated at FVOCI (equity instruments).

### **Financial Assets at Amortized Cost (Debt Instruments)**

This category is the most relevant to the Company. The Company measures financial assets at amortized cost if both of the following conditions are met:

\*The financial asset is held within a business model with the objective to hold financial assets in order to collect contractual cash flows and



\*The contractual terms of the financial asset give rise on specified dates to cash flows that are solely payments of principal and interest on the principal amount outstanding.

Financial assets at amortized cost are subsequently measured using the Effective Interest Rate (EIR) method and are subject to impairment. Gains and losses are recognized in profit or loss when the asset is derecognized, modified or impaired.

The Company's financial assets at amortized cost includes trade and other receivables, cash and bank and loans granted to related parties.

#### **Financial Assets Designated at Fair Value through OCI (Equity Instruments)**

Upon initial recognition, the company can elect to classify irrevocably its equity investments as equity instruments designated at fair value through OCI when they meet the definition of equity under LKAS 32 Financial Instruments: Presentation and are not held for trading. The classification is determined on an instrument-by-instrument basis.

Gains and losses on these financial assets are never recycled to profit or loss. Dividends are recognized as Finance income in the statement of profit or loss when the right of payment has been established, except when the Company benefits from such proceeds as a recovery of part of the cost of the financial asset, in which case, such gains are recorded in OCI. Equity instruments designated at fair value through OCI are not subject to impairment assessment.

The Company elected to classify irrevocably its listed equity investments under this category.

#### **Derecognition**

A financial asset (or, where applicable, a part of a financial asset or part of a group of similar financial assets) is primarily de-recognized (i.e., removed from the Company's statement of financial position) when:

\*The rights to receive cash flows from the asset have expired, Or

\*The company has transferred its rights to receive cash flows from the asset or has assumed an obligation to pay the received cash flows in full without material delay to a third party under a 'pass-through' arrangement and either

(a) The Company has transferred substantially all the risks and rewards of the asset, or

(b) The Company has neither transferred nor retained substantially all the risks and rewards of the asset, but has transferred control of the asset

#### **Impairment of Financial Assets**

The Company recognizes an allowance for Expected Credit Losses (ECLs) for all debt instruments not held at fair value through profit or loss. ECLs are based on the difference between the contractual cash flows due in accordance with the contract and all the cash flows that the Company expects to receive, discounted at an approximation of the original effective interest rate. The expected cash flows will include cash flows from the sale of collateral held or other credit enhancements that are integral to the contractual terms.

ECLs are recognized in two stages. For credit exposures for which there has not been a significant increase in credit risk since initial recognition, ECLs are provided for credit losses that result from default events that are possible within the next 12-months (a 12-month ECL). For those credit exposures for which there has been a significant increase in credit risk since initial recognition, a loss allowance is required for credit losses expected over the remaining life of the exposure, irrespective of the timing of the default (a lifetime ECL).

For trade receivables and contract assets, the company applies a simplified approach in calculating ECLs. Therefore, the Company does not track changes in credit risk, but instead recognizes a loss allowance based on lifetime ECLs at each reporting date. The Company has established a provision matrix that is based on its historical credit loss experience, adjusted for forward looking factors specific to the debtors and the economic environment.

The company considers a financial asset in default when contractual payments are 365 days past due. However, in certain cases, the Company may also consider a financial asset to be in default when internal or external information indicates that the Group is unlikely to receive the outstanding contractual amounts in full before taking into account any credit enhancements held by the Group. A financial asset is written off when there is no reasonable expectation of recovering the contractual cash flows.

## **Financial Liabilities**

### **Initial Recognition and Measurement**

Financial liabilities are classified, at initial recognition, as financial liabilities at fair value through profit or loss, loans and borrowings, payables, or as derivatives designated as hedging instruments in an effective hedge, as appropriate.

All financial liabilities are recognized initially at fair value and, in the case of loans and borrowings and payables, net of directly attributable transaction costs.

The Company's financial liabilities include trade and other payables, bank overdrafts, loans and borrowings, and other financial liabilities.

### **Subsequent Measurement**

The measurement of financial liabilities depends on their classification, as described below:

#### **Loans and Borrowings**

This is the category most relevant to the company. After initial recognition, interest-bearing loans and borrowings are subsequently measured at amortized cost using the EIR method. Gains and losses are recognized in profit or loss when the liabilities are derecognized as well as through the EIR amortization process.

Amortized cost is calculated by taking into account any discount or premium on acquisition and fees or costs that are an integral part of the EIR. The EIR amortization is included as finance costs in the statement of profit or loss.

### **Derecognition**

Financial liability is derecognized when the obligation under the liability is discharged or cancelled or expires. When an existing financial liability is replaced by another from the same lender on substantially different terms, or the terms of an existing liability are substantially modified, such an exchange or modification is treated as the de-recognition of the original liability and the recognition of a new liability. The difference in the respective carrying amounts is recognized in the statement of Profit or Loss.

### **Offsetting of Financial Instruments**

Financial assets and financial liabilities are offset if, and only if, there is a currently enforceable legal right to offset the recognized amounts and there is an intention to settle on a net basis, or to realize the assets and settle the liabilities simultaneously.

### **Financial Risk Management**

#### **Credit Risk**

Credit risk is the risk of financial loss to the Corporation if a customer or counter party to a financial instrument fails to meet its contractual obligations, and arises principally from the Corporation's receivables from customers and related parties.

The Corporation establishes an allowance for impairment that represents its estimate of incurred losses in respect of trade and other receivables and investments.

#### **Liquidity Risk**

Liquidity risk is the risk that the Corporation will encounter difficulty in meeting the obligations associated with its financial liabilities that are settled by delivering cash or another financial asset. The Corporation's approach to managing liquidity is to ensure, as far as possible, that it will always have sufficient liquidity to meet its liabilities when due, under both normal and stressed conditions, without incurring unacceptable losses or risking damage to the Corporation's reputation.

#### **3.1.1.9 Inventories**

Inventories are measured at the lower of cost and net realizable value. Company did not value the stocks by using the NRV. Because company did not sell produces less than the market value during the year. The cost of inventories includes expenditure incurred in acquiring the inventories, Production or conversion cost and other costs incurred in bringing them to their existing location and condition. Company uses FIFO formula for value the raw materials and finished goods in the head office and Sales centers.

#### **3.1.1.10 Trade Receivables**

The Corporation recognizes trade receivables as financial assets in its statement of financial position when, and only when, the Corporation has a contractual right to receive cash or another financial asset.

Trade receivables are amounts due from customers for commodities sold or services performed in the ordinary course of business. If collection is expected in one year or less

(or in the normal operating cycle of the business) they are classified as current assets. If not, they are presented as non-current assets.

Trade receivable is carried at anticipated realizable value and estimates are made for doubtful receivable based on a review of all outstanding amounts at the yearend after considering outstanding period more than one year. Bad debts are written off during the year in which they are identified.

A provision for impairment of trade receivables is established when there is objective evidence that the Corporation will not be able to collect all amounts due according to the original terms of the contractual right.

#### **3.1.1.11 Cash & Cash Equivalent**

Cash & Cash Equivalent are defined as cash in hand, demand deposits and short term highly liquid investments. For the purpose of Cash Flow Statement, Cash & Cash Equivalent consist of Cash in hand, deposits in banks & net of outstanding bank overdrafts.

#### **3.2 Liabilities and Provisions**

Liabilities classified as current liabilities on the Statement of Financial Position are those which fall due for payment on demand or within one year from reporting date. Non-current liabilities are those balances that fall due for payment after one year from reporting date. All known liabilities have been accounted for in preparing these Financial Statements.

A provision is recognized if, as a result of a past event the Corporation has a present legal or constructive obligation that can be estimated reliably, and it is probable that an outflow of economic benefit will be required to settle the obligation.

All known provisions have been accounted for in preparing the financial statement.

##### **3.2.1 Contributions Received from General Treasury**

The accumulated fund includes the total of all amounts received from Government in respect of the financing of Fixed Assets.

##### **3.2.2 Borrowings**

Borrowings are recognized initially at fair value, net of transaction costs incurred. Borrowings are subsequently carried at amortised cost; any difference between the proceeds (net of transaction costs) and the redemption value is recognised in the statement of comprehensive income over the period of the borrowings using the effective interest method. However, no borrowings as at the reporting date.

##### **3.2.3 Employee Benefits**

###### **(a) Defined Benefit Plan**

Defined benefit plans define an amount of benefit that an employee will receive on retirement, usually dependent on one or more factors such as age, years of service and compensation.

The Corporation has adopted a defined benefit plan as required under the Payment of Gratuity Act No. 12 of 1983 for all eligible employees.

The liability recognized in the statement of financial position in respect of defined benefit plans is the present value of the defined benefit obligation at the reporting date together with adjustments for unrecognized past service cost. The defined benefit obligation is calculated annually by the Company using the projected unit credit method prescribed in Sri Lanka Accounting Standard 19; Employees Benefits. The present value of the defined benefit obligation is determined by discounting the estimated future cash flows using the interest rates of Government bonds that are denominated in the currency in which the benefits will be paid, and that have terms to maturity approximating to the terms of the related pension liability.

Gains and losses arising from experience adjustments and changes in actuarial assumptions are charged or credited to other comprehensive income in the period in which they arise.

Past service costs are recognized immediately in statement of comprehensive income, unless the changes to the plan are conditional on the employees remaining in service for a specific period of time (the vesting period). In this case, the past service costs are amortized on a straight-line basis over the vesting period.

Under the Payment of Gratuity Act No.12 of 1983, the liability to an employee arises only on completion of 5 years of continued service.

The key assumptions used in determining the Retirement Benefit Obligations are given in Note 13.

**(a). I**

Assumption related to calculation of retirement benefits

Discount rate is 11%

Staff turnover is 9.66%

Salary increment rate is 2%

Retirement age is 60 years

**(b) Defined Contribution Plan – EPF & ETF**

All employees who are eligible for the Employee Provident Fund (EPF) and Employees Trust Fund (ETF) contribution are covered by relevant contribution fund in line with respective statutes and Regulation.

EPF & ETF covering the employees are recognized as expenses in the statement of comprehensive income in the period in which it is incurred.

**3.2.4 Government Grants**

Government grants are recognized where there is a reasonable assurance that the grant will be received and all attached conditions will be complied with. Where the grant relates to an asset, the grant is deducted in arriving the carrying amount of the asset. When the grants related to an expense item, it is recognized as income over the period necessary to match the grant on a systematic basis to the costs that are intended to compensate.

### **3.2.5 Trade Payables**

The Corporation recognizes trade payables as financial liabilities in its statement of financial position when, and only when, the Corporation has a contractual obligation to deliver cash or another financial asset.

Trade payables are obligations to pay for goods or services that have been acquired in the ordinary course of business from suppliers. Accounts payable are classified as current liabilities if payment is due within one year or less (or in the normal operating cycle of the business) if longer, they are presented as non-current liabilities.

Trade payables are recognized initially at fair value.

### **3.2.6 Capital Commitments and Contingencies**

Contingencies are possible assets or obligations that arise from a past event and would be confirmed only on the occurrence or non occurrence of uncertain future events, which are beyond the Company's control.

All material Capital Commitments and Contingent Liabilities are disclosed in Note 30.

### **3.3 Statement of Comprehensive Income**

For the purpose of presentation of the Statement of Comprehensive Income the directors are of the opinion that function of expenses method presents fairly the elements of the Company's performance, and hence such presentation method is adopted in line with the provisions of LKAS 1 – Presentation of Financial Statements.

#### **3.3.1 Revenue Recognition**

Revenue is recognized to the extent that it is probable that the economic benefits will flow to the Corporation and the revenue can be reliably measured, regardless of when the payment is being made. Revenue is measured at the fair value of the consideration received or receivable, taking into account contractually defined terms of payment and excluding taxes. The following specific recognition criteria must also be met before revenue is recognized.

**(a) Sale of goods**

Revenue from the sale of goods is recognised when the significant risks and rewards of ownership of the goods have passed to the buyer, usually on delivery of the goods.

**(b) Rendering of Services**

Revenue of the rendering of services are recognized in the accounting period in which the services are rendered or performed.

**(c) Interest Income**

Interest income is recognized on effective interest method.

**(d) Other Income**

Other income is recognized on an accrual basis.

**(e) Disposal of Property, Plant and Equipments**

Profit / (loss) from sale of property, plant and equipment is recognised in the period in which the sale occurs and the delivery order is issued.

**3.3.2 Expenditure Recognition**

**(a) Revenue Expenditure**

Expenses are recognized in the statement of comprehensive income on the basis of a direct association between the cost incurred and the earning of specific items of income. All expenditure incurred in the running of the business and the maintaining the capital assets in the state of efficiency, has been charged to revenue in arriving at the profit or loss for the year.

**(b) Capital Expenditure**

Expenditure incurred for the purpose of squaring, extending or improving Assets of a permanent nature by means of which to carry on the business or for the purpose of increasing capacity of the business has been treated as capital expenditure.

**(c) Net Finance Income / Expenses**

Finance income comprises interest income on funds invested and staff loans, and changes in the fair value of financial assets at fair value through profit or loss. Interest income is recognised as it accrues in profit or loss, using the effective interest method.

Finance costs comprise interest expense on borrowings, changes in the fair value of financial assets at fair value through profit or loss, impairment losses recognised on financial assets, borrowing costs that are not directly attributable to the acquisition, construction or production of a qualifying asset are recognised in profit or loss using the effective interest method.

**(d) Tax Expense**

Income Tax expense comprises current and deferred tax. Income tax expense is recognized in Statement of Comprehensive Income except to the extent that it relates to items recognized directly in equity, when it is recognized in equity.

**Current Taxes**

Current tax expense for the current and comparative periods are measured at the amount paid or expected to be payable to the Commissioner General of Inland Revenue on taxable income for the respective year of assessment computed in accordance with the provisions of the Inland Revenue Act No 24 of 2017 as amended by subsequent legislation enacted or substantively enacted by the reporting date.

Component	2024
Tax Rate	30%

**Deferred Taxation**

Deferred taxation is recognized using the Balance Sheet liability method, in respect of temporary differences between the carrying amounts of assets and liabilities for financial reporting purposes and the amounts used for taxation purposes.

Deferred tax is not recognized for the following temporary differences: the initial recognition of assets or liabilities in a transaction that is not a business combination and that affects neither accounting nor taxable profit or loss, and differences relating to investments in subsidiaries and jointly controlled entities to the extent that it is probable that they will not reverse in the foreseeable future. In addition, deferred tax is not recognized for taxable temporary differences arising on the initial recognition of goodwill.

Deferred tax is measured at the tax rates that are expected to be applied to temporary differences when they reverse, based on the laws that have been enacted or substantively enacted by the reporting date. A deferred tax asset is recognized for unused tax losses, tax credits and deductible temporary differences, to the extent that it is probable that future taxable profits will be available against which they can be utilized. Deferred tax assets are reviewed at each reporting date and are reduced to the extent that it is no longer probable that the related tax benefit will be realized.

Deferred tax assets and deferred tax liabilities are offset, if legally enforceable right exists to set off current tax assets against current tax liabilities and when the deferred taxes relate to the same taxable entity and the same taxation authority.

The relevant details are disclosed in the Note 18 & 30 to the Financial Statements.

### **3.4 Related Party Transactions**

Disclosure has been made in respect of the transactions in which one party has the ability to control or exercise significant influence over the financial and operating policies/decisions of the other, irrespective of whether a price is being charged or not.

#### **Transactions with related entities**

There are no any related entities of Sri Lanka Ayurvedic Drugs Corporation.

### **3.5 Statement of Cash Flows**

Statement of cash flows has been prepared using "Indirect Method".

### **3.6 Earnings per Share**

The Company presents Basic Earnings per Share (EPS) data for its ordinary shares. Basic EPS is calculated by dividing the profit or loss attributable to ordinary shareholders of the Company by the weighted average number of ordinary shares outstanding during the period.

### **3.7 Events after the Reporting Date**

Events after the reporting date are events, favorable and unfavorable, that occur between the end of the reporting period and the date the financial statements were authorized for issue.

Those events have been considered and where necessary appropriate adjustments or disclosures have been made in the financial statements. There are no any events occurring after the reporting date that require adjustments to or disclosure in the Financial Statements.



### 3.8 Responsibility for the Financial Statements

The Board of Directors of SLADC is responsible for the preparation and fair presentation of these Financial Statements in accordance with Sri Lanka Accounting Standards. This responsibility includes: designing, implementing and maintaining internal controls relevant to the presentation of financial statements that are free from material misstatements, whether due to fraud or error, selecting and applying appropriate accounting policies and marking accounting estimates that are reasonable in the circumstances.

### 3.9 Related party Disclosers

The corporation stated transactions in the ordinary course of business with the parties who are defined as related parties in Sri Lanka Accounting Standard – LKAS 24(Related Party Disclosures), the details of which are as follows.

Emolument (Rs)	1612 Mrs GC Karunara thna Chairma n	1589 Mr.Anura Athulathm udali Formar Chairman	1613 Mr.MJ Marasin ghe Managi ng Director	1541 Mr.PLGS Kanchana Formar Managing Director	1500 Mr.P.D.D hammika General Manager	1131 Mr.K.D. M.A.Ch andrase kara AGM Factory	1292 Mr.K.Path irawasam AGM Finance - Acting	1431 Mrs.M.T. A.Wijesin ghe AGM HR - Acting	1459 Mr.HMD D Dananja AGM Marketing -Acting
Basic Salary	128,000	800,000	121,333	650,000	1,210,740	195,120	845,120	491,400	541,958
Cost of Allowance	-	593	-	-	198,600	25,600	198,600	142,400	160,200
Buget Allowance	8,000	50,000	9,333	50,000	96,000	10,000	60,000	40,000	45,000
Professional Allowance	-	-	-	-	-	30,000	109,166	40,000	31,000
SLADC Allowance	6,000	60,000	6,000	60,000	69,000	12,000	72,000	48,000	54,000
Fuel Allowance	66,091	483,075	77,034	487,135	1,203,925	184,755	60,000	-	-
Telephone Allowance	9,600	60,000	11,200	60,000	51,000	7,500	24,000	16,000	18,000
Special Allowance /Acting Allowances	-	-	-	-	-	13,620	245,010	166,742	187,160
Incentives (Production & Attendance)	29,175	202,275	29,175	202,275	245,056	37,975	243,116	154,945	189,070
	<b>246,866</b>	<b>1,655,943</b>	<b>254,075</b>	<b>1,509,410</b>	<b>3,074,321</b>	<b>516,570</b>	<b>1,857,012</b>	<b>1,099,487</b>	<b>1,226,388</b>

Chairman and Managing Director currently obtained company vehicle, driver and excess fuel expenses except the above mention amount.

#### Long term benefits

Gratuity is allowed for higher management except Chairman and Managing Director.

**SRI LANKA AYURVEDIC DRUGS CORPORATION**  
**NOTES TO THE FINANCIAL STATEMENTS - 2024**  
**NOTE 04 - PROPERTY, PLANT & EQUIPMENT**

	Land		Building		Machinery		Water Supply Equipments		Laboratory Equipments		Office Equipments		Motor Vehicles		Tools & Equipments		Total Assets	
	Rs.		Rs.		Rs.		Rs.		Rs.		Rs.		Rs.		Rs.		Rs.	
<b>Cost</b>																		
Balance as at 1st January 2024	636,000,000		466,188,397		162,021,341		16,526,742		1,068,274		45,578,696		59,736,967		9,654,125		1,396,774,542	
Additions	-		11,787,478		15,553,479		68,894		1,242,337		15,134,320		-		987,262		44,773,770.07	
<b>Balance as at 31<sup>st</sup> December 2024</b>	<b>636,000,000</b>		<b>477,975,875</b>		<b>177,574,820</b>		<b>16,595,636</b>		<b>2,310,612</b>		<b>60,713,016</b>		<b>59,736,967</b>		<b>10,641,387</b>		<b>1,441,548,312</b>	
<b>Accumulated Depreciation</b>																		
Balance as at 1st January 2024	-		134,313,832		121,605,056		16,079,686		795,711		20,487,190		16,137,164		6,794,730		316,213,369	
Charge for the Year 2024	-		23,641,918		13,911,539		221,551		93,709		5,197,383		11,947,393		1,725,073		56,738,566.28	
<b>Balance as at 31<sup>st</sup> December 2024</b>	<b>-</b>		<b>157,955,750</b>		<b>135,516,595</b>		<b>16,301,237</b>		<b>889,420</b>		<b>25,684,573</b>		<b>28,084,558</b>		<b>8,519,803</b>		<b>372,951,935</b>	
<b>Carrying Value as at 31st December 2023</b>	<b>636,000,000</b>		<b>331,874,565</b>		<b>40,416,285</b>		<b>447,055</b>		<b>272,564</b>		<b>25,091,506</b>		<b>43,599,803</b>		<b>2,859,395</b>		<b>1,080,561,174</b>	
<b>Carrying Value as at 31st December 2024</b>	<b>636,000,000</b>		<b>320,020,125</b>		<b>42,058,225</b>		<b>294,399</b>		<b>1,421,192</b>		<b>35,028,443</b>		<b>31,652,409</b>		<b>2,121,584</b>		<b>1,068,596,377</b>	

Note 01 : Following Herbal Gardens have been cultivated by our organization but ownership has not been transferred up to now.

- Nikawaratiya Herbal Garden
- Dangolla Herbal Garden
- Medawachchiya Herbal Garden

Note 02: Nine Vehicles have not been revaluated in the year 2022 as per the Management decision . The respective number of the vehicles, Which was not revaluated are 32-3256 , 150-1601, 26 SRI 7911 , 67-1213 , RV-9467 , Tailor with bowser -738452 , Tailor with bowser 738453, Tailor & Bowser.

**SRI LANKA AYURVEDIC DRUGS CORPORATION**

**NOTES TO THE FINANCIAL STATEMENTS - 2024**

<b>As at</b>	<b>31.12.2024</b>	<b>31.12.2023</b>	<b>31.12.2022</b>
	<b>Rs.</b>	<b>Rs.</b>	<b>Rs.</b>
<b>NOTE 05 - WORK IN PROGRESS</b>			
New Store Complex-Pathiragoda	<b>12,144,410</b>	12,144,410	12,144,410
Other Work in Progress Expenses	-	633,966	4,292,111
	<b><u>12,144,410</u></b>	<b><u>12,778,376</u></b>	<b><u>16,436,521</u></b>

**NOTE 06 - STAFF LOANS**

<b>06.1- Loans given to employees</b>	<b>Rs.</b>	<b>Rs.</b>	<b>Rs.</b>
Balance at the beginning of the year	<b>30,871,411</b>	33,413,306	27,941,063
Loans granted during the year	<b>19,410,172</b>	19,750,000	24,852,195
Loans recovered during year	<b>21,442,159</b>	22,291,895	19,629,951
	<b><u>28,839,423</u></b>	<b><u>30,871,411</u></b>	<b><u>33,413,306</u></b>
Transfer to prepaid staff benefits	<b><u>(1,510,665)</u></b>	<b><u>(1,617,104)</u></b>	-
<b>Balance at the end of the year</b>	<b><u>27,328,758</u></b>	<b><u>29,254,307</u></b>	<b><u>33,413,306</u></b>

**06.2-Prepaid Staff Benefits**

Balance at the beginning of the year	<b>1,617,104</b>	-	-
Additions the during the year	<b>2,768,304</b>	4,156,127	-
Amortization	<b>(2,874,744)</b>	(2,539,023)	-
<b>Balance at the end of the year</b>	<b><u>1,510,665</u></b>	<b><u>1,617,104</u></b>	<b><u>-</u></b>

**06.A-NON CURRENT ASSETS**

Loans Given to Employees	<b>11,650,611</b>	12,458,336	-
Pre Paid Staff Benefit	<b>176,453</b>	188,885	-
	<b><u>11,827,064</u></b>	<b><u>12,647,221</u></b>	<b><u>-</u></b>

**06.B-CURRENT ASSETS**

Loans Given to Employees	<b>15,678,147</b>	16,795,970	-
Pre Paid Staff Benefit	<b>1,334,212</b>	1,428,219	-
	<b><u>17,012,359</u></b>	<b><u>18,224,190</u></b>	<b><u>-</u></b>
<b>Total</b>	<b><u>28,839,423</u></b>	<b><u>30,871,411</u></b>	<b><u>33,413,306</u></b>

The Corporation provides loans to employees at concessionary rates. These loans are fair valued at initial recognition using level 2 inputs. The fair value of the employee loans are determined by discounting expected future cash flows using market related rates for the similar loans.

The difference between the cost and fair value of employee loans is recognized as prepaid staff benefits. The employee loans are classified as loans and receivables and subsequently measured at amortized cost. The loans given to employees are secured and interest is charged at the following rates.

	<b>Distress</b>	<b>Distress</b>	<b>Distress</b>
Sri Lanka Ayurvedic Drugs Corporation	<b>4.2%</b>	4.2%	4.2%
Market Interest Rate	<b>12%</b>	12%	12%

**SRI LANKA AYURVEDIC DRUGS CORPORATION**

**NOTES TO THE FINANCIAL STATEMENTS - 2024**

<b>As at</b>	<b>31.12.2024</b>	<b>31.12.2023</b>	<b>31.12.2022</b>
	<b>Rs.</b>	<b>Rs.</b>	<b>Rs.</b>
<b>NOTE 07 - INVENTORIES</b>			
Raw Materials Stock	123,885,566	97,935,062	96,004,550
Finished Drugs Stock	262,641,057	452,862,514	151,251,372
Packing Material	36,914,549	28,099,379	39,356,268
Work in Progress	21,645,286	21,234,120	20,691,648
Stationary Stock	1,917,277	2,305,647	1,546,884
Store 13- Other Stock	2,425,605	2,558,727	7,359,738
Burn Oil Stock	1,407,600	1,624,950	2,568,000
Machinery Spare Parts Stock	5,025,291	6,177,893	2,490,087
	<u>455,862,230</u>	<u>612,798,291</u>	<u>321,268,547</u>

	<b>Rs.</b>	<b>Rs.</b>	<b>Rs.</b>
<b>NOTE 08 - MISCELLANEOUS DEPOSITS</b>			
Sales Centre Rent Deposits	8.1 2,081,000	2,441,000	1,781,000
Store Rent Deposits	8.2 292,500	292,500	517,500
Telephone Deposits	26,765	26,765	26,765
Fuel Deposits	8.3 700,000	700,000	700,000
Legal Deposits	8.4 262,000	262,000	262,000
Other Deposits	8.5 10,500	10,500	10,500
Electricity Deposits	24,000	24,000	24,000
	<u>3,396,765</u>	<u>3,756,765</u>	<u>3,321,765</u>

	<b>Rs.</b>	<b>Rs.</b>	<b>Rs.</b>
<b>NOTE 08.1 - SALES CENTRE RENT DEPOSITS</b>			
Galle Sales Centre	195,000	195,000	195,000
Monaragala Poshana Mandiraya -(COA)	36,000	36,000	36,000
Embilipitiya Sales Centre	330,000	330,000	330,000
Kiribathgoda Sales Centre	1,040,000	1,040,000	1,040,000
Kandy Sales Centre	180,000	180,000	180,000
Anuradhapura Sales Centre	300,000	660,000	-
	<u>2,081,000</u>	<u>2,441,000</u>	<u>1,781,000</u>

	<b>Rs.</b>	<b>Rs.</b>	<b>Rs.</b>
<b>NOTE 08.2 - STORE RENT DEPOSITS</b>			
No.007 Store- Mr.Chaminda Jayanath	100,000	100,000	100,000
No.006 Store- Mrs. G.T.Pemawathi	96,500	96,500	96,500
Monaragala Collecting Centre-Mr.M.G.A.Layanal	-	-	225,000
Beruwala Sales Centre-Beruwala Multy Corporative Society	96,000	96,000	96,000
	<u>292,500</u>	<u>292,500</u>	<u>517,500</u>

**SRI LANKA AYURVEDIC DRUGS CORPORATION**

**NOTES TO THE FINANCIAL STATEMENTS - 2024**

As at	31.12.2024	31.12.2023	31.12.2022
	Rs.	Rs.	Rs.
<b>NOTE 08.3 - FUEL DEPOSITS</b>			
Corporative Society Limited-Maharagama	300,000	300,000	300,000
Corporative (Pvt) Ltd-Anuradhapura	50,000	50,000	50,000
Corporative Society Limited-Nikawaratiya	150,000	150,000	150,000
Maharagama Auto Care Centre	200,000	200,000	200,000
	<u>700,000</u>	<u>700,000</u>	<u>700,000</u>
	Rs.	Rs.	Rs.

**NOTE 08.4 -LEGAL DEPOSITS**

District Court- Colombo	252,000	252,000	252,000
Paul & Rathnayaka Company	10,000	10,000	10,000
	<u>262,000</u>	<u>262,000</u>	<u>262,000</u>
	Rs.	Rs.	Rs.

**NOTE 08.5 -OTHER DEPOSITS**

Ceylon Electricity Board (Sales Centre- Jaffna)	1,500	1,500	1,500
Ceylon Electricity Board (Sales Centre- Monaragala)	1,500	1,500	1,500
National Water Supply & Distribution Board	2,500	2,500	2,500
Ceylon Electricity Board (Floating Market)	3,000	3,000	3,000
Ceylon Electricity Board (Railway Station)	2,000	2,000	2,000
	<u>10,500</u>	<u>10,500</u>	<u>10,500</u>
	Rs.	Rs.	Rs.

**NOTE 09- SHORT TERM INVESTMENTS IN FIXED DEPOSITS**

People's Bank-097-6001-000258857	25,000,000	25,000,000	-
People's Bank-097-6001-000258795	25,000,000	25,000,000	-
People's Bank-097-6001-000258802	32,000,000	32,000,000	-
People's Bank-097-6001-000272760	75,000,000	-	-
BOC-89224367 (Note 09.1)	33,065,223	30,189,375	27,589,075
People's Bank-097-6001-0000057253	-	-	2,735,886
People's Bank-097-6001-000210783	-	-	55,239,726
People's Bank-097-6001-000218455	-	-	26,567,123
	<u>190,065,223</u>	<u>112,189,375</u>	<u>112,131,811</u>
	Rs.	Rs.	Rs.

Note 09.1-Fixed Deposit of Bank of Ceylon (AC-89224367) have been kept for the Gratuity Purpose.

	Rs.	Rs.	Rs.
<b>NOTE 10 - TRADE DEBTORS</b>			
Trade Debtors	190,623,982	83,680,320	148,120,041
Less- Provision for Bad and Doubtful Debts	2,827,001	2,507,072	2,516,204
	<u>187,796,981</u>	<u>81,173,248</u>	<u>145,603,836</u>

**SRI LANKA AYURVEDIC DRUGS CORPORATION**

**NOTES TO THE FINANCIAL STATEMENTS - 2024**

As at	31.12.2024	31.12.2023	31.12.2022
	Rs.	Rs.	Rs.

**NOTE 11 - PRE PAYMENTS & ADVANCES**

General Advances	<b>11.1</b>	297,059	292,171	169,408
Rent Advances		271,126	271,126	271,126
Sales Income Receivable	<b>11.2</b>	2,088,082	72,782	55,800
Petty Cash Advances		139,991	115,739	76,530
Festival Advances		196,750	193,000	173,000
Capital Work in Progress - Advances to WHO		-	3,000,000	3,000,000
General Expenses Advance		14,174,725	8,362,165	5,006,437
Salary Advance		5,000	5,000	5,000
Receivable Interest Income - Fixed Deposits		3,431,312	761,681	-
Employee Deposits		1,638,207	1,679,200	-
		<u>22,242,252</u>	<u>14,752,864</u>	<u>8,757,301</u>

**NOTE 11.1 - GENERAL ADVANCES**

	Rs.
819-Mr.W.M.Rathnapala	10,000
1059-Mrs.Waruni Buddika	10,000
1215-Mr.Prasanna Herath	15,000
1307-Mr.K.G.Thilakarathne	15,000
1318-Mr.Y.M, Sanoj Dharshana	30,000
1387-Mr.H.B.Tharanga Deshappriya	3,055
1413-Mr.Sriyantha Thisera	48,139
1427-Mr.Ramidu Wijerathne	14,899
1459-Mr.Dinusha Dananjaya	99,630
1517-Mrs.G.H.S.W.Jayasekara	41,336
1221-Mr.Wasantha wijaya	10,000
	<u>297,059</u>

	Rs.	Rs.	Rs.
Wijerama Sales Centre	-	93	46,792
Anuradhapura Sales Centre	542,446	-	-
Kandy Sales Centre	-	-	8,411
Badulla Sales Centre	73,195	12,059	-
Nawinna Sales Centre	105,755	2,015	75
Monaragala Sales Centre	-	31	-
Rathnapura Sales centre	150,000	-	-
<i>C/F to next page</i>	<u>871,396</u>	<u>14,197</u>	<u>55,278</u>

**SRI LANKA AYURVEDIC DRUGS CORPORATION**

**NOTES TO THE FINANCIAL STATEMENTS - 2024**

As at	31.12.2024 Rs.	31.12.2023 Rs.	31.12.2022 Rs.
<b>NOTE 11.2 - SALES INCOME RECEIVABLE</b>			
<i>B/F from Previous page</i>	871,396	14,197	55,278
Matara Sales Centre	916,612	53,422	-
Borella Sales Centre	-	-	406
Ja-Ela Sales Centre	-	4,100	-
Beruwala Sales centre	300,074	990	81
Narahenpita Sales Centre	-	-	36
Embilipitiya Sales Centre	-	73	-
	<u>2,088,082</u>	<u>72,782</u>	<u>55,800</u>
	Rs.	Rs.	Rs.

**NOTE 12 - CASH & CASH EQUIVALENTS**

People's Bank- Gangodawila - A/C No. 097-1001-82315453	50,178,136	29,548,576	4,739,076
People's Bank- Gangodawila - A/C No. 097-1002-72315453	17,135,839	12,267,723	10,674,353
People's Bank- Gangodawila - A/C No. 097-1003-62315453	15,031,921	45,107,253	40,774,959
People's Bank- Gangodawila - A/C No. 097-2004-32315453	2,660,593	23,770,220	12,925,761
People's Bank- Gangodawila - A/C No. 097-4023-62315453	389,462	129,568	-
Bank of Ceylon- Corporate - A/C No.1209	19,012,656	5,928,747	5,721,575
Bank of Ceylon- Corporate - A/C No.87653784	895,000	895,000	2,200,000
Saving Account-People's Bank	15,376,451	14,452,333	7,030,637
	<u>120,680,059</u>	<u>132,099,419</u>	<u>84,066,361</u>

**NOTE 13 - EXTERNAL CONTRIBUTORIES**

**General Treasury**

The accumulated fund includes the total of all amounts received from Government in respect of the financing of fixed assets less the amortized value of the depreciable assets purchased from such grants. Government grants is recognize as per capital approach.

	Rs.	Rs.	Rs.
<b>NOTE 13.1 - AMORTIZATION OF GRANTS</b>			
Land and Building	12,103,364	12,231,826	12,231,826
Machinery	6,515,140	7,217,335	7,252,066
Laboratory Equipment	3,838	3,838	3,838
	<u>18,622,341</u>	<u>19,452,999</u>	<u>19,487,730</u>

**World Health Organization (WHO) & Ayurvedic Experimental Institute**

This includes grants received for advancement of operations of the Corporation.

**NOTE 14 - RESERVES**

**Revaluation of Gold Stock**

Gold Stock value is based on Cost or NRV which ever is lower method. As per the details of Muthukaruppan Chettiar (Pvt) Ltd, Market value of the Gold Stock is Rs.26,190,100/-on 26/11/2024. (772g x Rs.33,925/-)

**Revaluation of Motor Vehicles**

Motor vehicle had been revaluated in the year 2022. Few Motor Vehicles did not revaluated as per the Management decision.

**SRI LANKA AYURVEDIC DRUGS CORPORATION**

**NOTES TO THE FINANCIAL STATEMENTS - 2024**

**Capital Reserves**

Corporation held Capital Reserves for the purpose of maintain high level of financial position and to recover loses due to sale of asset with a loss.

**Foreign Exchange Reserves**

Foreign Exchange Reserve held to recover for the foreign currency losses .During the year Foreign exchange loss has been transferred to income statement.

**Other Reserves**

Other Reserves solely comprises the Actuarial (Gain) / Loss arisen from the Actuarial Valuation of the Employee Benefits.

<b>As at</b>	<b>31.12.2024</b>	<b>31.12.2023</b>	<b>31.12.2022</b>
	<b>Rs.</b>	<b>Rs.</b>	<b>Rs.</b>
<b>NOTE 15- ALLOCATION FOR PROVISIONS</b>			
Audit Fees	<b>1,434,408</b>	7,540,800	7,783,800
Expired & Damaged Goods	<b>14,908,104</b>	15,640,683	8,670,825
HNDF 10% Contribution	<b>563,306</b>	785,573	318,676
	<b><u>16,905,818</u></b>	<b><u>23,967,056</u></b>	<b><u>16,773,300</u></b>
	<b>Rs.</b>	<b>Rs.</b>	<b>Rs.</b>

**NOTE 16 -RETIREMENT BENEFIT OBLIGATIONS**

The amounts recognized in the statement of financial position are determined as follows:

Balance at the beginning of the year	<b>44,495,114</b>	35,461,706	33,286,336
Add-Provision for the year	<b>21,974,519</b>	27,651,015	4,522,773
Less-Payments during the year	<b>11,648,870</b>	18,617,608	2,347,402
<b>Liability in the Statement of Financial Position</b>	<b><u>54,820,763</u></b>	<b><u>44,495,114</u></b>	<b><u>35,461,706</u></b>

The movement in the defined benefit obligation over the year is as follows:

	<b>Rs.</b>	<b>Rs.</b>	<b>Rs.</b>
<b>Balance at the beginning of the year</b>	<b>44,495,114</b>	35,461,706	33,286,336
Current Service Cost	<b>4,118,402</b>	2,884,672	4,522,773
Interest Cost	<b>4,894,463</b>	4,255,405	-
Actuarial Loss /(Gain)	<b>12,961,654</b>	20,510,938	-
Payments / Payable during the year	<b>(11,648,870)</b>	(18,617,608)	(2,347,402)
<b>Balance as at the end of the year</b>	<b><u>54,820,763</u></b>	<b><u>44,495,114</u></b>	<b><u>35,461,706</u></b>
	<b>Rs.</b>	<b>Rs.</b>	<b>Rs.</b>

The amounts recognized in the statement comprehensive income are as follows:

Current Service Cost	<b>4,118,402</b>	2,884,672	-
Interest Cost	<b>4,894,463</b>	4,255,405	-
<b>Total Included in the Staff Cost</b>	<b><u>9,012,864</u></b>	<b><u>7,140,077</u></b>	<b><u>-</u></b>
Actuarial Loss /(Gain)	<b>12,961,654</b>	20,510,938	-
<b>Total included in Statement Comprehensive Income</b>	<b><u>21,974,519</u></b>	<b><u>27,651,015</u></b>	<b><u>4,522,773</u></b>



**SRI LANKA AYURVEDIC DRUGS CORPORATION**

**NOTES TO THE FINANCIAL STATEMENTS - 2024**

**NOTE 16 -RETIREMENT BENEFIT OBLIGATIONS**

The key assumptions used by the managements are as follows.

As at	31.12.2024	31.12.2023	31.12.2022
	Rs.	Rs.	Rs.
<b>Financial Assumptions</b>			
Rate of Interest (net of tax)	11.00%	12.00%	-
Expected Salary Increment	2.00%	2.00%	-
<b>Demographic Assumptions</b>			
Staff Turnover Factor	9.66%	9.66%	-
Retirement age	60 Years	60 Years	60 Years

The corporation will continue in business as a going concern.

**NOTE 17 -DEFERRED TAX LIABILITIES / (ASSETS)**

	Rs.	Rs.	Rs.
<b>The amounts recognized in the statement of financial position are determined as follows:</b>			
Balance at the beginning of the year	6,736,400	(1,804,601)	-
Charged / (Reversed) during the year (30.3)	(9,215,879)	8,541,001	-
<b>Balance at the end of the year</b>	<b>(2,479,479)</b>	<b>6,736,400</b>	<b>-</b>

**17.1 Recognized Deferred Tax Assets & Liabilities/ (Assets)**

Deferred Tax assets and liabilities are attributable to the following originations of temporary differences

	Rs.	Rs.	Rs.
<b>Taxable/ (Deductible) Temporary Differences:</b>			
Property, Plant & Equipment	46,555,833	66,949,781	-
Retirement Benefit Obligations	(54,820,763)	(44,495,114)	-
	(8,264,930)	22,454,667	-
Applicable Tax Rate	30%	30%	-
<b>Net Deferred Tax Liabilities / (Assets)</b>	<b>(2,479,479)</b>	<b>6,736,400</b>	<b>-</b>

The Corporation recognized Deferred Tax Assets of Rs 16,446,228/- (2024 - Rs. 13,348,534/-) as at the reporting date, as the management is confident that the Deferred Tax assets would be realized in the future due to the availability of Taxable Profits in the future. Moreover, Deferred Tax Liabilities recognized as at reporting date is Rs.13,966,749/- (2024 - Rs. 20,084,934/ ). Accordingly Net Deferred Tax Assets as at December 31st, 2024 is Rs. 2,479,479/- (Net Deferred Tax Liabilities as at 31.12.2023 - Rs.6,736,400/-).

**SRI LANKA AYURVEDIC DRUGS CORPORATION**

**NOTES TO THE FINANCIAL STATEMENTS - 2024**

As at	31.12.2024	31.12.2023	31.12.2022
	Rs.	Rs.	Rs.
<b>NOTE 18 - ACCRUED EXPENSES</b>			
Vehicle Maintenance Expenses	1,450,335	973,117	526,263
Telephone Expenses	86,920	108,674	107,762
Electricity Expenses	1,146,051	1,408,770	748,326
Fuel Expenses	969,306	719,357	980,695
Consultancy Charges for Sale Centers	330,400	249,900	338,700
Welfare Expenses	624,491	3,022,150	2,586,945
Advertisement & Notice Expenses	45,029	189,750	520,714
Medical Leave Payments	6,281,941	6,877,453	7,769,283
Stamp Duty	328,289	346,489	328,914
Water Expenses	449,834	195,533	157,319
Travelling & Subsistence	50,250	15,400	97,866
Rent Expenses of Sales Centers	405,500	3,519,322	4,191,107
EPF	3,157,869	2,547,938	2,532,073
ETF	473,680	382,191	379,811
Cleaning Charges	238,345	205,259	214,150
General Expenses	1,014,579	1,549,648	1,013,932
Repairs & Maintenance of Machinery	599,940	419,326	946,546
PAYE/APIIT	38,761	17,457	-
Herbal Garden Expenses	1,440,200	1,422,228	719,527
Stock Verification Expenses	83,082	113,233	29,479
Attendance Allowances	830,100	855,900	787,450
Overtime Expenses	1,798,586	1,798,956	1,849,781
Production Allowances	7,756,618	6,523,362	2,546,970
Salaries & Wages	1,425,417	2,776,794	1,460,222
Purchasing of Fixed Assets	-	-	659,773
Maintenance for Office Building	49,800	157,380	82,500
Postage Expenses	71,598	-	1,466
Newspaper Expenses	16,720	233,573	-
Laboratory Expenses	15,000	-	31,072
New Factory Expenses	-	-	279,205
Tender Board Expenses	140,500	539,000	89,000
Insurance Expenses	-	-	58,910
Security Fees Administration	1,299,029	751,569	-
Purchase of Empty Bottles	60,407	18,408	-
Electricity Expenses of Sales Centers	37,672	128,402	-
Water Expenses of Sales Centers	600	41,257	-
Welfare Expenses of Sales Centers	48,309	75,680	-
Director Board Expenses	-	9,596	-
Bonus Expenses	126,673	-	-
Maintenance of Office Equipments	27,531	-	-
Ministry of Finance Payable	24,906,927	-	-
	<u>57,826,289</u>	<u>38,193,071</u>	<u>32,035,761</u>

**SRI LANKA AYURVEDIC DRUGS CORPORATION**

**NOTES TO THE FINANCIAL STATEMENTS - 2024**

<b>As at</b>	<b>31.12.2024</b>	<b>31.12.2023</b>	<b>31.12.2022</b>
	<b>Rs.</b>	<b>Rs.</b>	<b>Rs.</b>
<b>NOTE 19 - OTHER CURRENT LIABILITIES</b>			
Tender Security Deposits	25,867,571	21,631,366	15,076,310
Payable Deposits	1,041,015	1,064,472	1,003,187
Payable Employee Security Deposits	1,638,207	1,679,200	267,815
Payable Festival Advance Over Recovered	10,845	10,845	10,845
Payable 10% Retention on LC	1,894,902	1,894,902	1,894,902
Suspense AC of Distress Loan Advance	24,238	24,238	24,238
Withholding Tax-WHT-Payable	115,050	85,656	-
Prepayment-Beruwala Sales Centre	479,839	303,240	166,950
National Project-Haritha Sri Lanka	-	-	120,000
	<u>31,071,666</u>	<u>26,693,918</u>	<u>18,564,247</u>
	<b>Rs.</b>	<b>Rs.</b>	<b>Rs.</b>

**NOTE 20 - PROVISION FOR TAXATION**

Dividend Tax as at 01.01.2023	-	(12,673,956)	(12,673,956)
Provision for Income Tax as at 01.01.2023	73,408,625	20,585,267	20,585,267
	<u>73,408,625</u>	<u>7,911,311</u>	<u>7,911,311</u>
Income Tax for the year (Note 30.2)	55,236,428	68,343,978	-
	<u>128,645,053</u>	<u>76,255,289</u>	<u>7,911,311</u>
<b>Tax Paid</b>			
Income Tax	(67,446,304)	(1,948,990)	-
Withholding Tax	(951,316)	(897,674)	-
	<u>60,247,433</u>	<u>73,408,625</u>	<u>7,911,311</u>

<b>For the year ended</b>	<b>31.12.2024</b>	<b>31.12.2023</b>	<b>31.12.2022</b>
	<b>Rs.</b>	<b>Rs.</b>	<b>Rs.</b>

**NOTE 21 - DIRECT LABOUR EXPENSES**

Salaries & Wages	89,796,975	76,534,920	70,269,116
Overtime Expenses	11,788,768	10,630,520	9,451,507
Attendance Allowances	4,128,700	4,510,786	3,940,400
Production Allowances	27,561,249	31,683,086	23,586,895
Bonus Expenses	1,951,655	-	-
Employee Retirement Benefits	3,448,764	2,885,885	1,824,905
Medical Leave Salaries	1,963,566	2,309,085	2,215,142
EPF	9,161,723	7,708,304	6,888,680
ETF	2,291,736	1,905,591	1,689,731
	<u>152,093,137</u>	<u>138,168,177</u>	<u>119,866,376</u>

**NOTE 22- INDIRECT EXPENSES**

Salaries & Wages	25,048,469	20,494,590	20,154,386
Overtime Expenses	4,566,933	3,205,211	2,621,913
Attendance Allowances	1,980,600	1,632,100	1,516,150
Production Allowances	13,424,249	11,797,883	8,569,068
Bonus Expenses	1,157,662	-	-
<i>C/F to next page</i>	<u>46,177,913</u>	<u>37,129,784</u>	<u>32,861,517</u>

**SRI LANKA AYURVEDIC DRUGS CORPORATION**

**NOTES TO THE FINANCIAL STATEMENTS - 2024**

<b>For the year ended</b>	<b>31.12.2024</b>	<b>31.12.2023</b>	<b>31.12.2022</b>
	<b>Rs.</b>	<b>Rs.</b>	<b>Rs.</b>
<b>NOTE 22- INDIRECT EXPENSES</b>			
<i>B/F from Previous page</i>	<b>46,177,913</b>	<b>37,129,784</b>	<b>32,861,517</b>
EPF	<b>2,539,785</b>	<b>1,867,806</b>	<b>1,985,492</b>
ETF	<b>635,336</b>	<b>505,027</b>	<b>503,709</b>
Telephone Expenses	<b>68,992</b>	<b>44,385</b>	<b>50,328</b>
Welfare Expenses	<b>4,025,960</b>	<b>4,105,841</b>	<b>4,151,534</b>
Building Maintenance Expenses	<b>4,929,720</b>	<b>4,174,758</b>	<b>3,754,572</b>
Machinery Mainte. & Repair Cost <b>22.1</b>	<b>8,350,066</b>	<b>8,077,922</b>	<b>2,788,681</b>
Electricity Expenses	<b>8,637,068</b>	<b>10,299,116</b>	<b>5,045,944</b>
Depreciation for Building	<b>23,641,918</b>	<b>23,309,420</b>	<b>23,129,663</b>
Depreciation for Machinery	<b>13,911,539</b>	<b>20,256,286</b>	<b>21,795,395</b>
Depreciation for Water Supply Equipment	<b>221,551</b>	<b>1,725,984</b>	<b>2,478,804</b>
Depreciation for Laboratory Equipment	<b>93,709</b>	<b>93,921</b>	<b>125,103</b>
Depreciation for Tools & Equipment	<b>1,725,073</b>	<b>1,432,019</b>	<b>835,727</b>
Water Expenses	<b>2,427,934</b>	<b>2,239,246</b>	<b>1,243,362</b>
General Expenses	<b>4,195,776</b>	<b>2,012,439</b>	<b>2,080,343</b>
Rates Expenses	<b>377,527</b>	<b>410,127</b>	<b>394,193</b>
Employee Retirement Benefits	<b>1,330,325</b>	<b>1,044,889</b>	<b>664,065</b>
Medical Salary Expenses	<b>1,373,357</b>	<b>1,130,098</b>	<b>874,342</b>
Insurance expenses of Building	<b>651,840</b>	<b>349,049</b>	<b>26,743</b>
Fuel M/V 49-9077	<b>60,813</b>	<b>114,480</b>	<b>45,538</b>
Cleaning Charges	<b>-</b>	<b>50,130</b>	<b>8,500</b>
Vehicle Maintenance - M/V 49-9077	<b>137,491</b>	<b>3,600</b>	<b>-</b>
Vehicle Maintenance - M/V RA-8819	<b>94,695</b>	<b>-</b>	<b>500</b>
License Expenses Of Motor vehicle	<b>660</b>	<b>-</b>	<b>495</b>
Insurance Expenses- Motor Vehicles	<b>32,032</b>	<b>35,135</b>	<b>19,708</b>
Maintenance of Laboratory Equipments	<b>198,952</b>	<b>238,207</b>	<b>292,474</b>
Maintenance of Tools & Equipments	<b>474,291</b>	<b>552,908</b>	<b>246,800</b>
Cleaning Charges- New Factory Pathiragoda	<b>-</b>	<b>-</b>	<b>119,400</b>
Telephone Charges - New Factory Pathiragoda	<b>23,551</b>	<b>38,593</b>	<b>10,214</b>
Water Expenses - New Factory Pathiragoda	<b>326,091</b>	<b>261,440</b>	<b>248,521</b>
Electricity Charges - New Factory Pathiragoda	<b>2,868,788</b>	<b>2,887,877</b>	<b>1,562,396</b>
General Expenses-New Factory Pathiragoda	<b>90,800</b>	<b>460,098</b>	<b>1,283,343</b>
Maintenance of Machinery-New Factory Pathiragoda	<b>-</b>	<b>-</b>	<b>28,500</b>
Usage of Other item - Store 13-14	<b>133,122</b>	<b>4,801,012</b>	<b>-</b>
	<b><u>129,756,676</u></b>	<b><u>129,651,595</u></b>	<b><u>108,655,904</u></b>

**Rs. Cts.**

**Rs. Cts.**

**NOTE 22.1 -MACHINERY MAINTENANCE & REPAIR COST**

Opening Stock (Machine Spare Parts)	<b>6,177,893</b>	<b>2,490,087</b>	<b>160,989</b>
Machine Maintenance	<b>7,197,465</b>	<b>11,765,728</b>	<b>5,117,779</b>
	<b><u>13,375,357</u></b>	<b><u>14,255,815</u></b>	<b><u>5,278,768</u></b>
Less: Closing Stock (Machine Spare Parts)	<b>5,025,291</b>	<b>6,177,893</b>	<b>2,490,087</b>
Total Consumption of Machinery Spare Parts	<b><u>8,350,066</u></b>	<b><u>8,077,922</u></b>	<b><u>2,788,681</u></b>

**SRI LANKA AYURVEDIC DRUGS CORPORATION**

**NOTES TO THE FINANCIAL STATEMENTS - 2024**

<b>For the year ended</b>	<b>31.12.2024</b>	<b>31.12.2023</b>	<b>31.12.2022</b>
	<b>Rs.</b>	<b>Rs.</b>	<b>Rs.</b>
<b>NOTE 23 - SALES</b>			
Credit Sales	1,123,572,974	824,948,760	647,726,898
Mobile Sales	-	30,951	10,247,569
Credit Sales-Anuradhapura-Mobile	-	5,822,127	9,463,687
Credit Sales-Online (8IOC)	77,348	17,424	-
Store No.07-Cash Sales	160,779,235	132,685,316	80,210,807
Store No.08-Cash Sales (By Agent)	20,726,199	43,538,581	13,533,266
Sales for Empty Bottles (7INB)	937,018	995,633	366,665
Cash Sales - Diyathalawa	4,226,125	4,826,475	5,392,320
Cash Sales - Kandy	12,420,905	9,091,443	9,874,759
Cash Sales - Anuradhapura	15,088,175	14,218,040	11,286,964
Cash Sales - Wijerama	14,728,533	13,327,387	9,857,470
Cash Sales - Nawinna	37,007,944	37,859,780	33,205,966
Cash Sales - Badulla	5,656,639	5,999,834	6,477,142
Cash Sales - Rathnapura	8,333,812	9,857,006	6,782,405
Cash Sales - Pettah	-	-	1,940,080
Cash Sales - Jaffna	20,159,433	15,827,045	12,223,885
Cash Sales - Galle	10,274,757	14,274,854	9,841,798
Cash Sales - Monaragala	7,237,016	6,428,236	6,603,554
Cash Sales - Matara	13,534,281	14,051,918	9,105,117
Cash Sales - Borella	17,187,610	14,179,317	10,525,096
Cash Sales - Matale	-	-	1,715,677
Cash Sales - Ja-Ela	7,902,445	8,096,700	8,994,600
Cash Sales - Western Provincial Council	-	-	2,510,565
Cash Sales - Beruwala	18,498,113	10,570,179	7,966,624
Cash Sales - Narahenpita	2,659,600	6,217,515	4,221,570
Cash Sales - Embilipitiya	8,358,189	8,251,860	9,466,847
Cash Sales - Kiribathgoda	6,713,493	9,376,450	3,955,904
Cash Sales - Powaththa Suwa Sewa	532,475	-	-
Credit Sales of Sales Centre	3,163,129	4,790,810	2,395,629
	<u>1,519,775,447</u>	<u>1,215,283,637</u>	<u>935,892,860</u>
<b>NOTE 24 - COST OF SALES</b>			
Opening Stocks	452,862,514	151,251,372	129,032,821
<b>Add: Cost of Production (Page 03 )</b>	<u>883,735,041</u>	<u>1,059,361,507</u>	<u>745,759,270</u>
	1,336,597,555	1,210,612,879	874,792,091
Less: Donations	1,145,478	1,537,478	605,599
Less: Closing Stocks	262,641,057	452,862,514	151,251,372
<b>Cost of Sales</b>	<u>1,072,811,020</u>	<u>756,212,888</u>	<u>722,935,119</u>
<b>NOTE 24.1 - DONATIONS</b>			
Selling Price of Donations	<u>1,947,821</u>	<u>2,326,651</u>	<u>823,790</u>
Cost of Donations	<u>1,145,478</u>	<u>1,537,478</u>	<u>605,599</u>

**SRI LANKA AYURVEDIC DRUGS CORPORATION**

**NOTES TO THE FINANCIAL STATEMENTS - 2024**

<b>For the year ended</b>	<b>31.12.2024</b>	<b>31.12.2023</b>	<b>31.12.2022</b>
	<b>Rs.</b>	<b>Rs.</b>	<b>Rs.</b>
<b>NOTE 25- OTHER INCOME</b>			
Service Income-Wijerama	1,456,200	1,658,400	1,746,200
Service Income-Kandy	585,000	616,800	324,500
Service Income-Rathnapura	3,829,500	3,583,800	1,634,700
Service Income-Galle	3,900	38,000	1,000
Service Income-Embilipitiya	203,000	126,000	122,800
Service Income-Kiribathgoda	256,000	298,200	85,800
Sundry Income General	7,315,858	1,991,681	2,010,229
Late Fees Income from supplier	1,857,475	4,591,256	433,567
Stocks Shortage Income from Store Keeper	301,600	18,652	511,175
Non Operation Income-Herbal Garden	25.1	6,364,264	9,087,085
Non Refundable Supplier Registration Fees	717,558	644,500	429,500
Sundry Income- Usage Value of Donated Raw Materials	-	-	219,864
Rental Income-Wijerama	244,000	118,750	154,000
Differed Income - Amortization of Fixed Assets	13.1	18,622,341	19,452,999
	<u>41,756,696</u>	<u>42,226,122</u>	<u>33,357,523</u>

	<b>Rs.</b>	<b>Rs.</b>	<b>Rs.</b>
<b>NOTE 25.1- Non Operational Income -Herbal Garden</b>			
Nikawaratiya Herbal Garden	3,202,443	4,474,083	4,627,831
Dangolla Herbal Garden	3,065,821	4,588,490	1,568,626
Medawachchiya Herbal Garden	96,000	24,512	-
	<u>6,364,264</u>	<u>9,087,085</u>	<u>6,196,457</u>

	<b>Rs.</b>	<b>Rs.</b>	<b>Rs.</b>
<b>NOTE 26- ADMINISTRATION &amp; ESTABLISHMENT EXPENSES</b>			
Salaries & Wages	77,868,368	68,584,123	78,527,638
Employee Retirement Benefits	2,727,180	2,015,144	1,403,483
Overtime Expenses	1,810,544	991,662	1,456,693
Attendance Allowances	2,540,100	2,565,600	2,713,300
Production Allowances	15,776,882	17,021,646	13,899,025
Bonus Expenses	1,460,999	-	-
EPF	7,319,086	5,967,481	6,528,044
ETF	1,828,118	1,485,830	1,654,913
Travelling & Subsistence	47,920	190,597	113,224
Directors Secretary Fees	66,000	32,000	24,000
Legal Fees	503,880	486,497	112,279
<i>C/F to next page</i>	<u>111,949,077</u>	<u>99,340,580</u>	<u>106,432,599</u>

**SRI LANKA AYURVEDIC DRUGS CORPORATION**  
**NOTES TO THE FINANCIAL STATEMENTS - 2024**

For the year ended	31.12.2024	31.12.2023	31.12.2022
	Rs.	Rs.	Rs.
<b>NOTE 26- ADMINISTRATION &amp; ESTABLISHMENT EXPENSES</b>			
<i>B/F from Previous page</i>	111,949,077	99,340,580	106,432,599
Stationery Expenses <span style="float: right;">26.1</span>	4,362,086	2,973,830	3,498,119
Advertisement & Notice Expenses	673,389	1,149,786	555,611
Insurance Expenses of Motor Vehicles	384,348	583,656	1,263,607
Welfare Expenses	25,097,713	14,218,361	18,010,099
Fuel Expenses of Motor Vehicles	7,731,605	6,951,647	5,949,005
Maintenance of Motor Vehicles	6,948,440	4,100,623	5,475,629
General Expenses	1,122,553	1,654,387	1,038,852
Maintenance of Office Equipment	1,775,861	1,295,839	1,290,751
Courses & Seminars Fees	1,576,111	510,250	2,351,873
Professional Service Charges	360,961	79,086	247,792
Newspaper Expenses	158,770	206,268	196,640
Postage Expenses	1,110,403	620,145	395,556
Telephone Expenses	681,814	636,710	600,003
Audit Fees	1,434,408	1,352,400	1,596,000
License Expenses of Motor Vehicles	185,097	93,494	78,320
Maintenance of Office Building	230,925	437,697	1,367,008
Depreciation of Office Equipment	5,197,383	4,365,979	4,219,470
Stock Verification Allowances	186,913	394,242	255,335
Medical Leave Expenses	1,864,001	2,156,664	3,242,117
Expenses of Audit & Mgt. Committee Meeting	466,500	161,500	237,000
Directors' Transport Expenses	120,500	145,600	12,500
Board Of Directors' Allowances	482,000	506,500	595,000
Cleaning Expenses	4,674,178	3,162,875	2,744,978
Electricity Expenses	3,654,597	3,189,878	1,776,593
Printing Expenses	590,172	118,361	1,299,746
Administrative Security Expenses <span style="float: right;">26.2</span>	8,252,955	9,747,695	11,627,062
Tender Board Meeting Expenses	1,699,450	1,180,000	850,000
Stamp Fees	17,025	38,405	-
Directors' Board Meeting Expenses	143,893	126,603	114,526
Maintenance of Computers	2,529,324	2,007,228	2,867,053
Payments for earn leave	233,671	142,335	53,918
Events Expenses	770,036	5,447,500	49,380
Compensation Expenses	-	148,000	-
Security Fee-Administration-Rakna Arakshaka Lanka	6,532,056	4,578,062	2,915,449
Insurance Expenses - Others	150,390	604,252	-
Fuel Expenses of Generator	306,274	534,026	1,715,254
Un-Winding of Pre -Paid Staff Benefits	2,874,744	2,539,023	-
	<u>206,529,624</u>	<u>177,499,487</u>	<u>184,922,843</u>
<b>NOTE 26.1 - CONSUMPTION OF STATIONERY</b>			
Opening Balance	2,305,647	1,546,884	6,346,167
Less: Opening Stock Adjustment	-	-	4,179,768
	<u>2,305,647</u>	<u>1,546,884</u>	<u>2,166,399</u>
Purchases During the year	3,973,716	3,732,593	2,878,603
	<u>6,279,363</u>	<u>5,279,477</u>	<u>5,045,002</u>
Less: Closing Balance	1,917,277	2,305,647	1,546,884
Stationery Consumption	<u>4,362,086</u>	<u>2,973,830</u>	<u>3,498,119</u>

**SRI LANKA AYURVEDIC DRUGS CORPORATION**

**NOTES TO THE FINANCIAL STATEMENTS - 2024**

For the year ended	31.12.2024	31.12.2023	31.12.2022
	Rs.	Rs.	Rs.
<b>NOTE 26.2 - ADMINISTRATIVE SECURITY EXPENSES</b>			
Salaries & Wages	3,744,913	4,659,530	6,294,069
Overtime Expenses	1,755,582	2,405,946	2,437,659
Attendance Allowances	208,200	213,600	276,900
Production Allowances	1,381,496	1,585,935	1,550,301
EPF	382,954	455,808	638,144
ETF	92,774	113,952	159,437
Bonus Expenses	111,666	-	-
Medical Leave Expenses	99,501	138,776	270,551
Employee Retirement Benefits	475,869	174,148	-
	<u>8,252,955</u>	<u>9,747,695</u>	<u>11,627,062</u>
	Rs.	Rs.	Rs.
<b>NOTE 27 - SELLING &amp; DISTRIBUTION EXPENSES</b>			
Salaries & Wages (Stores)	6,512,604	4,562,375	5,513,868
Attendance Allowances	524,700	412,500	373,200
Production Allowances	3,238,001	2,642,665	1,958,805
Overtime Expenses	9,103,591	7,893,800	6,684,423
Medical Leave Payments	259,810	248,241	187,238
Bonus Expenses	266,330	-	-
EPF (Stores)	662,032	437,463	543,440
ETF (Stores)	165,481	111,603	135,860
Motor Vehicle Maintenance	2,751,762	3,111,809	3,734,888
Motor Vehicle Insurance	259,019	290,949	223,552
Travelling Expenses	2,010,694	1,555,550	1,366,861
Motor Vehicle Fuel Expenses	5,932,830	6,302,744	5,569,616
General Expenses	933,414	1,538,136	3,342,354
Advertisement Expenses	2,368,768	1,592,019	1,180,018
Transport Expenses	40,234	11,400	29,850
Employee Retirement Benefits	1,030,725	1,020,011	630,320
Donations	1,145,478	1,567,478	605,599
Depreciation - Motor Vehicles	11,947,393	11,947,393	4,507,130
Welfare Expenses	-	5,850	8,350
Telephone Expenses	285,779	121,186	128,429
Motor Vehicle License Fees	52,880	30,320	61,054
Laboratory Expenses	146,423	273,881	138,817
Legal Fees - S/D	187,100	102,800	138,583
Damaged & Expired goods	-	6,969,858	4,327,657
Selling & Distribution - Sales Centre Expenses	27.1 47,526,826	48,168,120	45,423,325
Sales Promotion Expenses	969,910	724,986	86,290
Non Operational Expenses-Herbal Garden	27.2 23,829,785	20,254,924	16,628,239
	<u>122,151,569</u>	<u>121,898,062</u>	<u>103,527,768</u>



**SRI LANKA AYURVEDIC DRUGS CORPORATION**

**NOTES TO THE FINANCIAL STATEMENTS - 2024**

<b>For the year ended</b>	<b>31.12.2024</b>	<b>31.12.2023</b>	<b>31.12.2022</b>
	<b>Rs.</b>	<b>Rs.</b>	<b>Rs.</b>
<b>NOTE 27.1 - SELLING &amp; DISTRIBUTION -Sales Centre Expenses</b>			
Salaries & Wages	19,753,097	18,324,798	20,147,892
Attendance Allowances	976,500	1,130,400	1,078,000
Production Allowances	3,747,887	7,257,211	5,468,011
Medical Leave Expenses	584,791	776,565	870,757
Overtime Expenses	650,196	944,622	871,119
Rent Expenses	12,408,411	11,016,128	10,167,701
Building Maintenance	615,952	248,722	13,350
EPF	2,002,133	1,854,537	1,964,035
ETF	503,467	452,103	493,936
Welfare Expenses	466,340	573,473	468,014
Consultancy Expenses	3,900,300	3,828,200	2,338,100
Traveling & Meal Allowances	23,459	251,109	102,839
Telephone Expenses	207,809	264,415	319,601
General Expenses	59,733	280,845	194,662
Water Expenses	278,556	199,485	179,179
Electricity Expenses	508,983	523,823	408,150
Cleaning Expenses	54,000	61,200	172,500
Stationery Expenses	107,257	71,970	53,516
Bonus Expenses	551,818	-	-
Postage	56,100	40,440	49,014
Rates & Taxes	16,946	38,652	28,150
Transport Expenses	53,089	29,423	34,800
	<u>47,526,826</u>	<u>48,168,120</u>	<u>45,423,325</u>

**Rs. Rs. Rs.**

**NOTE 27.2 - Non Operational Expenses-Herbal Garden**

Nikawaratiya Herbal Garden	12,018,720	9,506,480	8,334,598
Dangolla Herbal Garden	10,680,310	9,400,424	6,493,306
Medawachchiya Herbal Garden	1,130,756	1,348,021	1,800,335
	<u>23,829,785</u>	<u>20,254,924</u>	<u>16,628,239</u>

**Rs. Rs. Rs.**

**NOTE 28- FINANCIAL INCOME**

Interest on Fixed Deposits & Savings Accounts	21,700,135	16,126,082	19,552,429
Interest on Staff Loan	1,186,012	1,199,152	1,083,224
Unwinding of Prepaid Staff Benefits (Note 06.2)	2,874,744	2,539,023	-
	<u>25,760,891</u>	<u>19,864,257</u>	<u>20,635,653</u>

**Rs. Rs. Rs.**

**NOTE 29 - FINANCIAL EXPENSES**

Bank Charges	103,604	256,878	124,452
Bank Loan Interest	2,557,151	3,269,589	3,712,895
Financial Expenses	-	-	318,676
Electronic Card Commission Charges	214,770	150,831	132,771
	<u>2,875,525</u>	<u>3,677,297</u>	<u>4,288,793</u>

**SRI LANKA AYURVEDIC DRUGS CORPORATION**

**NOTES TO THE FINANCIAL STATEMENTS - 2024**

**NOTE 30 - INCOME TAX EXPENSES**

**30.1 Current Taxes**

The Corporation in terms of the Inland Revenue Act No 24 of 2017 profit & income from ordinary course of business is liable at the rate of 30% as per the first schedule to this act.

<b>For the year ended 31<sup>st</sup> December</b>	<b>2024</b>	<b>2023</b>	<b>2022</b>
	<b>Rs.</b>	<b>Rs.</b>	<b>Rs.</b>
On the Current year Income Tax (Note 30.2)	55,236,428	68,343,978	589,810
Deferred Tax Expenses / ( Reversal) (Note 30.3 & 17)	(9,215,879)	8,541,001	-
	<u>46,020,549</u>	<u>76,884,979</u>	<u>589,810</u>
	<b>Rs.</b>	<b>Rs.</b>	<b>Rs.</b>

**30.2 Reconciliation between Accounting Profit to Income Tax**

<b>Accounting Profit Before Taxation</b>	<b>182,925,296</b>	218,086,282	1,008,720
Income from Other Sources & Exempt Income	(40,322,477)	(36,778,233)	-
	<u>142,602,819</u>	<u>181,308,049</u>	<u>1,008,720</u>
Aggregate Disallowable Items	67,604,919	79,584,117	49,770,765
Aggregate Allowable Items	(47,786,446)	(50,404,141)	(40,539,721)
Loss Claimed Against Investment Income	-	-	-
<b>Business Income</b>	<u>162,421,292</u>	<u>210,488,025</u>	<u>10,239,764</u>
Investment Income	21,700,135	17,325,234	-
<b>Assessable Income</b>	<u>184,121,427</u>	<u>227,813,260</u>	<u>10,239,764</u>
Unrelieved Business Losses Claimed	-	-	(9,719,748)
<b>Taxable Income</b>	<u>184,121,427</u>	<u>227,813,260</u>	<u>520,016</u>
Income Tax for the year	<u>55,236,428</u>	<u>68,343,978</u>	<u>589,810</u>

**30.3 Deferred Tax**

Provision has been made for deferred taxation under the liability method in respect of temporary differences arising from carrying amounts of assets and liabilities for financial reporting purposes and the amounts used for taxation purpose as described in Note 30. Difference arising from the deferred tax liability has been recognized in the Financial Statements during the year.

	<b>Rs.</b>	<b>Rs.</b>	<b>Rs.</b>
<b>Deferred Tax Expense / ( Income ) arises from :</b>			
Accelerated Depreciation for Tax Purpose	(6,118,185)	23,798,982	-
Employee Benefit Liability	(3,097,695)	(15,257,981)	-
	<u>(9,215,879)</u>	<u>8,541,001</u>	<u>-</u>

**NOTE 31 - EARNINGS PER SHARE**

The calculation of the earnings per share is based on Profit attributable to ordinary shareholders for the year divided by the weighted average number of ordinary shares outstanding during the year.

**31.1 Basic Earnings per Share**

	<b>Rs.</b>	<b>Rs.</b>	<b>Rs.</b>
Profit attributable to Ordinary Shareholders (Rs. )	136,904,747	141,201,303	(26,378,298)
Weighted average number of ordinary shares	500,000	500,000	500,000
<b>Earnings Per Shares (Rs. )</b>	<u>274</u>	<u>282</u>	<u>(53)</u>

**SRI LANKA AYURVEDIC DRUGS CORPORATION**

**NOTES TO THE FINANCIAL STATEMENTS - 2024**

**31.2 Diluted Earnings per Share**

There were no potential dilutive ordinary shares outstanding at any time during the year ended 31st December 2024. Therefore diluted earnings per share is same as basic earnings per share reported above.

**NOTE 32 - CAPITAL COMMITMENTS & CONTINGENCIES**

The Corporation had no Material Capital Commitments & Contingencies outstanding as at the Reporting date except for below mentioned items.

The outcome of following Litigation cases are pending as at the reporting date.

Complainer	Other party of Case	Case Number	Court
SLADC	Wijaya News Papers Limited	DMR 06125/19	District Court of Colombo
SLADC	D.A.P.Premarathne	37705M	District Court of Rathnapura
D.A.P.Premarathne	SLADC	33/1424/2019	Labor Court-Homagama
H.R.B.Sriyantha Thisera	SLADC	33/1633/2022	Labor Court-Homagama
M.D.Ajith Dewappriya	SLADC	33/1652/2022	Labor Court-Homagama
M.W.M.S.Rohana Wijesundara	SLADC	23/KU/10296/2018	Labor Court-Kurunagala
SLADC	M.K.B.Lenad	B 1815/2022	Magistrate Court of Jaffna
R.M.Lankathilaka	SLADC	-	District Labour Office of Maharagama
SLADC	W.W.S.R.Wijesundara,N.D .Madushanka,A.M.S.K.Ath apaththu,D.M.M.Kumara	36830/19	Magistrate Court of Nikawaratiya
K.T.Withanage	SLADC	33/1578/2021	Labor Court-Homagama
R.Wikramathunga	SLADC	-	District Labour Court

**Note 32.A - Receivable Amount-Financial Fraud**

An Employee of SLADC Involved Financial Fraud was Revealed during the year and amount ascertained as at 31.12.2024 is Rs.16,915,307. Further to that, the total ascertained amount of the fraud as at the date of authorization of the financial statements is Rs 31,124,699. However, SLADC is still not finalized the final amount of financial fraud and still necessary inquires and related verification proceeding are on going.SLADC has lodge complaint in Criminal Investigation Division and necessary required legal actions will initiate in due course.

**NOTE 33 - FINANCIAL RISK MANGEMENT**

**Overview**

The Corporation has exposure to the following risks from its use of financial instruments:

- \* Credit risk
- \* Liquidity risk

## SRI LANKA AYURVEDIC DRUGS CORPORATION

### NOTES TO THE FINANCIAL STATEMENTS - 2024

This note presents qualitative and quantitative information about the Corporation's exposure to each of the above risks, the corporation's objectives, policies and procedures for measuring and managing risk.

#### Risk Management Framework

The Board of Directors has overall responsibility for the establishment and oversight of the Corporations' risk management framework. The corporation's risk management policies are established to identify and analyze the

#### Credit Risk

Credit risk is the risk of financial Loss to the Corporation if a customer or counter party to a financial instrument fails to meet its contractual obligation, and arises principally from the corporation's receivables from customers

The carrying amount of financial assets represents the maximum credit exposure. The maximum exposure to credit risk at the reporting date was as follows,

As at	2024	2023	2022
	Rs.	Rs.	Rs.
<b>Receivables</b>			
Staff Loans	17,012,359	18,224,190	17,458,468
Gold Stocks	1,841,645.00	1,841,645	5,561,695
Margin Account	26,989,398	105,908,646	31,245,792
Miscellaneous Deposits	3,396,765	3,756,765	3,321,765
Short Term Investments in Fixed Deposits	190,065,223	112,189,375	112,131,811
Trade Debtors	187,796,981	81,173,248	145,603,836
Pre-payments & Advances	22,242,252	14,752,864	8,757,301
Cash and Cash Equivalents	120,680,059	117,647,086	77,035,724
	<u>570,024,681</u>	<u>455,493,818</u>	<u>401,116,392</u>

#### Liquidity Risk

Liquidity risk is the risk that the Corporation will encounter difficulty in meeting the obligations associated with its financial liabilities that are settled by delivering cash or another financial asset. The Corporation's approach to managing this risk is to ensure, as far as possible, that it will always have sufficient liquidity to meet its liabilities when due, under normal or stressed conditions, without incurring unacceptable losses or damage to the corporation's reputation.

To measure and mitigate liquidity risk, the Corporation closely monitored its net operating cash flow, maintained a level of cash and cash equivalents and secured committed funding facilities from financial intuitions.

As at	Rs.	Rs.	Rs.
<b>Non-derivative financial liabilities</b>			
Bank Loan	12,000,000	16,000,000	16,333,334
Trade Creditors	123,680,025	245,096,925	149,673,262
Accrued Expenses	57,826,289	38,193,071	32,035,761
Tender Security Deposit	25,867,571	21,631,366	15,076,310
Payable Deposits	1,041,015	1,064,472	1,003,187
Payable Employee Security Deposits	1,638,207	1,679,200	267,815
	<u>222,053,108</u>	<u>323,665,034</u>	<u>214,389,670</u>